

මානසික කොඩිය හා බැලුණු හෙදු කේටය

**හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල
කළුහා පිවිසුමක්**

2009 නොවැම්බර් මස සහ 2010 ඔක්තෝබර් මස, අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පවත්වනු ලැබූ වැඩමුළුවට,

වෙද්‍ය සුමන් ප්‍රහාන්ද (වික්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව)

මහෝච්චෙල්‍ය විශේෂය මහෝසන් ගහෝසන් (ශ්‍රී ලංකාව)

ලින් පැරී (වික්සත් රාජධානිය)

වෙද්‍ය රසිත පෙරේරා (ශ්‍රී ලංකාව)

ආචාර්ය ගම්ලා සමරසිංහ (ශ්‍රී ලංකාව)

ඡලිවර් රීස (වික්සත් රාජධානිය)

වම්න්ද වීරක්කොඩි (ශ්‍රී ලංකාව)

වෝඩ් වෙල්ස්ටන්ඩ් - කෙරික් (වික්සත් රාජධානිය)

විසින්

සපයන ලද දායකත්වය පදනම් කරගෙන

සිංස්කරණය කරන ලදී.

මානකික කොඩිය හා බැලුණු හෙදු කේට්වය

හෙදියෙන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල
කළහා පිටිසුමක්

සම්පාදනය හා සංස්කරණය
සුමන් ප්‍රහාජු සහ වම්බේද වීරක්කොධ

ප්‍රකාශනය
ඡනතා ග්‍රාමීය සංවර්ධන සංගමය
(<http://www.prdasrilanka.org>)

2011



ප්‍රථම මුද්‍රණය 2011

ISBN

සියලුම හිමිකම් අභිරාත්‍යී. සංස්කාරකවරුන්ගේ ලිඛිත අවසරයක් තොමැතිව මෙම ගුන්වාය හෝ විනි කොටස් නැවත ප්‍රකාශනය, පිටපත් කිරීම හෝ බෙදා නැරීම තහනම් වේ.

සම්පාදනය හා සංස්කරණය
සුමන් ප්‍රහාන්ද සහ වම්හේද වීරක්කොචි

ප්‍රකාශනය

ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමය (PRDA)

64, හෝඡ්ටන් පෙදෙස

කොළඹ 07

ශ්‍රී ලංකාව

මුද්‍රණය

FSC සහතිකය දෙ කඩ්පෑසියේ සහ එප්ලිවල් තෙල් භාවිතයෙන් නිපදවනු ලැබූ විෂ රහිත තීන්ත භාවිතයෙන් සී/ස කරනුරාත්න සහ පුතුයේ (පුද්) සමාගම මගින් මුද්‍රණය කරන ලදී.



පළුන

ස්ත්‍රීය	vii
පෙරවලුන	ix
වග ලැයිස්තුව	x
හඳුන්වීම	1
1. මානසික සෞඛ්‍යය යනු කුමක් දී?	3
2. මානසික සෞඛ්‍යය බිඳවැටීම (ආබාධ) සහ රැකබලා ගැනීමේ කුම	10
3. මානසික සෞඛ්‍ය හෙද සේවය	18
4. ප්‍රව්‍ය්‍යිත්වය සහ කැලුණු සහගත හැසිරීම	31
5. හෙද සේවාවේ ප්‍රවිෂ්ටි	37
6. නිගමන	49
ආක්‍රිත ගුන්ට නාමාවලිය සහ අමතරව පරීක්ෂණය කළ යුතු මූලාශ්‍ර	53

ස්ථානික

කැනෝඩියානු සෞඛ්‍ය පර්යේෂණ ආයතනය, කැනෝඩියානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය, හෙල්ත් කැනබා ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය සහ කැනෝඩියානු මහජන සෞඛ්‍ය ආයතනය වීකාඛද්ධිව ක්‍රියාත්මක කරනු ලබන ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ පරිග්‍රෑමයේ (Global Health Research Initiative) අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේය.

වැඩසටහන සහ ගෝලීය සෞඛ්‍ය වැඩසටහන (Trauma and Global Health Program) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමය (People's Rural Development Association) විසින් මෙම අත්පෙළෙහි සඳහන් කරනු ලබන වැඩමුලු සංවිධානය කරනු ලැබේ ය. කැනබාවේ මොන්ට්‍රේයල්හි පිහිටි මැක්ගිල් විශ්වවිද්‍යාලයේ සමාජ හා අන්තර් සංස්කෘතික මනෝවෙශ්‍ය විද්‍යා අංශය හා ඔග්‍රස් මානසික සෞඛ්‍ය විශ්වවිද්‍යාල ආයතනය සහ වික්සන් රාජධානීය බාර්නර්, වින්දිල්ඩ් සහ හැරන්ගේ මානසික සෞඛ්‍ය පදනම විසින් මෙම වැඩමුලුවලට ජාත්‍යන්තර මට්ටමේ සම්පත් දායකයින්ගේ සහභාගිත්වය ලබා දුන්. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෙශ්‍ය ජයන් මෙන්ඩිස් මහතා ඇතුළු වීම ආයතනයේ කාර්ය මණ්ඩලය වැඩමුලු සංවිධානය කිරීමට දායක විය. සියලු වැඩමුලු ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පවත්වනු ලැබේය.

ච්‍රි. ඩී. සිරිවර්ධන මහතා විසින් මෙම අත්පෙළ සිංහලට පරිවර්තනය කරන ලදී.

පෙරවදන

පසුගිය විසර නවයක කාලය තුළ අංගොධි මානසික රෝහල, ප්‍රාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (National Institute of Mental Health) තෙක් විකාශනය වීමේ දී රට නායකත්වය දීම මා ලබු වරප්‍රසාදයකි. මුල් අවුරුදු කිහිපය බොහෝ සේයින් උෂ්ණකර කාලසීමාවක් වූයේ ය. වෙහෙත් මහාව රෝගීන් රැකඩා ගෙනීන්, ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවන් නුතන ලෝකයට රුගෙන යාම සඳහා වෙනසකට කැප වූහ. සියලුම ශික්ෂණයන්හි තීර්මාණයිලි සගයේ පසු විසරවල දී මට ඉමහත් රැකුලක් ලබා දුන්හ. අප අපේක්ෂා කරන වෙනස ලගා කරගැනීම අරහාය අපි මෙරට මෙන්ම නොයෙකුත් විදේශීය ආයතනවල සහාය ඉල්ලා සිටියෙමු. 2008 සහ 2010 අතර කාලවල දී ප්‍රාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පවත්වනු ලබු වැඩමුල් මාලාවක් සඳහා විම ආයතනයේ අපගේ කාර්ය මණ්ඩලය සමඟ සංවිධාන කටයුතු සහ දැනුවත් කිරීමේ කටයුතු ඉටු කළ වෙදෙන සුමන් ප්‍රතාන්දු මහතාගේ සහාය ඇතිව ජනතා ග්‍රාමය සංවර්ධන සංගමයෙහි (PRDA) සේවානගත වී ශ්‍රී ලංකාව තුළ විම්හ්ද් වීරක්කොධී මහතා මෙහෙයවන ව්‍යක්තිය සහ ගෝලීය සෞඛ්‍ය වැඩසටහනට (TGH) (<http://www.mcgill.ca/trauma-globalhealth>) අපි බෙහෙවින් කෘතයේ වෙමු. දේශීය සම්පත් දැයකයින් කිහිප දෙනෙකුගේ සම්බන්ධය ඇතිව මොන්ට්‍රෝල් මැක්ගිල් සරස්වියෙන් සහ වික්සන් රාජධානියේ බාරහාරී, වින්ස්ට්‍රේචි, පැරින්ගේ (BEH,NHS) මානසික සෞඛ්‍ය පදනමෙන් හා ප්‍රාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් මෙම වැඩමුල් සඳහා සම්පත් දැයකයින් ලබාගන්නා ලදී.

අප සපයන සේවාවේ කොළඹාරටය වන්නේ ප්‍රාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හෙද කාර්ය මණ්ඩලයයි. හෙද සේවාවේ ඇතැම් විශිෂ්ට පුද්ගලයන් අපට සිරිය ද ඔවුන්ගේ නිපුණතා මගින් දැයකත්වයක් ලබා දීම සහ ප්‍රමාණවත් අයුරින් විශේෂයෙ දැනුම ඔවුන්ට ලබා දීමට දීකී කාලයක සිට ඔවුනට අවස්ථාවක් සලසා දී නැත. හෙදියන් සඳහා මනා ප්‍රහුණුවක් ලබා දීමට අපි අරගලයක තීරත්ව සිටිමු. මෙම පුද්ගලයන් දී පසුගිය විසර කිහිපය තුළ අපට ලැබුණු සහායට කෘතයේ වෙමු. 2009 දී සහ 2010 දී ව්‍යක්තිය සහ ගෝලීය සෞඛ්‍ය වැඩසටහන (TGH) සහ දේශීය සම්පත් දැයකයින් සමඟ සහයෝගීතාවයෙන් ඔවුන් මුළුවර් රුසි මහතා

විසින් මෙහෙයවන ලද සම්පත් දැයකයින් BEH, NHS පදනමෙන් අපට ලැබේනි. 2010 දී අපගේ ජේස්ඩ් ඩොරුයකට වින්ඩ්ල්බ් (වික්සන් රාජධානියේ) පුදේශයේ මානසික සෞඛ්‍ය සේවාවන් දැකගැනීම සඳහා සති තුනක් විහි ගතකිරීමට ඔලුවර වීස් මහතා කටයුතු පිළියෙළ කළේ ය. BEH,NHS පදනමේ මෙම දැයකත්වය මළ කළ නොහැකි අතර විත් වඩාත්ම වැදගත් ප්‍රතිඵ්‍යුතු වන්නේ විම වැඩිමුත්වල දී ඉටු කරන ලද ඇතැම් කාර්යන් පදනම් කරගෙන TGH වැඩිසටහන විසින් මෙම ප්‍රකාශනය විෂිද්ධක්වීමයි. මෙය විශේෂයෙන් ඩොරුයන් වෙත අරමුණු කළ ද මානසික සෞඛ්‍ය සේවයෙන් වැඩිකරන සියලු දෙනාම විසින් කියවිය යුතු ගුන්ත්‍රයකි. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනනයේ සහයෝගීතාව ඇතිව ඉදිරියේදී ද සමාජ සේවකයින් සඳහා සහ වෙනත් වෘත්තික කණ්ඩායම් ඉලක්ක කරගෙන මෙවන් ප්‍රකාශන විෂිද්ධක්වීමට TGH වැඩිසටහන බලපාරොත්තු වන බව මම දනිම්. මෙම ප්‍රකාශනය අගය කිරීමට මම උත්සුක වනවා සේම විය ප්‍රකාශයට පත්වීමේ දී රිට සම්බන්ධ වීමට හැකි වීම ගෙන සතුවූ වේමි.

වෙදුන් ජයාන් මෙන්ඩිස්,

අධ්‍යක්ෂ,

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනය,

අංගෝධි,

ශ්‍රී ලංකාව.

වග ලැයිස්තුව

- 1.1 ලේඛ සෞඛ්‍ය සංචිත නිර්චිත නිර්චිත (WHO, 2008)
- 1.2 මානසික සෞඛ්‍ය පිළිබඳ පරමාද්‍රීත (ප්‍රතාභ්‍ය, 2009)
- 1.3 පෙරදිග අපරදිග විකිත්සාව / මුදුගැනීම (Liberation) (ප්‍රතාභ්‍ය, 2009)
- 1.4 මානසික සෞඛ්‍ය ගැටුවලුවට විවිධ ප්‍රවිෂ්ටි
- 1.5 ශ්‍රී ලංකාවේ බ්‍රහාගත හැකි සුවකිරීමේ කුම (වෝග්රී, 2005)
- 2.1 මානසික සෞඛ්‍ය පුරුණ කිරීමේ අරමුණු
- 2.2 ප්‍රදේශලික මානසික සෞඛ්‍ය මැදිහත්වීම්
- 2.3 සේවාවන්හි තුළන ප්‍රවිෂ්ටි
- 3.1 ගෙද සේවා නිපුණතා සහ පිළිවෙත්
- 3.2 රැකබල ගැනීම සැලසුම් කිරීම
- 3.3 කන්ඩ්‍රායම් වැඩ
- 3.4 බිහුණිකෘතා වැඩ (Multidisciplinary work) (ලීසි, 2010)
- 3.5 ඔබේ රෝගීන් හඳුනාගැනීම (පැරී, 2010)
- 3.6 විකිත්සක ප්‍රවිෂ්ටිය (Therapeutic Approach) (පැරී, 2010)
- 3.7. පවුලේ සම්බන්ධය පුරුණ කිරීම (ගෙන්සන්, 2010)
- 3.8 මානසික සෞඛ්‍ය හේදුයකගේ මූලික යුතුකම්
- 4.1 සිංහල මහජරවා ගැනීම (NICE 2005 උපට ගන්නා ලදී)
- 4.2 කැලම්ප්‍රිකාර් හැසිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම
- 4.3 සිද්ධියෙන් පසු සමාලෝච්චනය
- 4.4 කෙනෙක් කැලම්මට පත්වන්නේනම් ඇසිය යුතු ප්‍රක්ෂන
- 5.1 උපදේශන නිපුණතා (සමරසිංහ, 2010)
- 5.2 උපදේශකයෙකුගේ ගතිග්‍රන්ථ (සමරසිංහ, 2010)
- 5.3 උපදේශනයෙහි අරමුණු (සමරසිංහ, 2010)
- 5.4 උපදේශන ත්‍රියාවලිය (සමරසිංහ, 2010)
- 5.5 මතෙන් වර්යා විකිත්සාව (පැරී, 2010)
- 5.6 මතෙන් වර්යා විකිත්සාවේ හරයාත්මක සංකල්ප (පැරී, 2010)
- 5.7 මතෙන් වර්යා විකිත්සා නිපුණතාවන්ට ඇතුළත් වනුයේ... (පැරී, 2010)
- 5.8 මතෙන් වර්යා විකිත්සාව හාවිත කරමින් රෝගීන් සමග වැඩ කිරීම (පැරී, 2010)
- 5.9 සුවය ලැයිම (වෙළ්ස්ට්‍රේඩ් - කෙරක්, 2010)
- 5.10 සුවය ලැයිමේ ප්‍රවිෂ්ටිය
- 5.11 ප්‍රනරුන්පාන මුලධිරුම
- 5.12 කළුන් රෝගීව සිරී ආය සමග කළ සම්මුඛ සාකච්ඡාවලින් හෙළුදුරුවී වනුයේ..(පෙරේරා,2010)
- 5.13 රැකබල ගැනීම සහ සේවා සැලසුම්කරණයේ දී සේවාලාභීන් සම්බන්ධකර ගැනීමෙන්.....
- 6.1 සුර්ත මානසික සෞඛ්‍යයට සහාය දීය හැකි පාර්ශ්වකරුවේ

හැඳුන්වීම

මොන්ට්‍රියල් හි මැක්ගිල් සරස්විය හා හවුල්ව ජනතා ග්‍රාමීය සංවර්ධන සංගමය (PRDA) විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යක්තිය සහ ගෝල්‍යිය සෞඛ්‍ය වැඩසටහන (Trauma and Global Health Program) මානසික සෞඛ්‍ය සේෂනය සේෂනයෙහි පර්යේෂණ, හැකියා ගොඩනැගීම සහ දැනුම පැවරුම සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වා තිබේ. මෙම වැඩසටහන මගින් 2008 ජනවාරි මාසයේදී මොන්ට්‍රියල් හැක්ගිල් සරස්වියෙන් බඩා දැන් සම්පත් දැයකයින් සහිතව, අන්තර් සංස්කෘතික මනෝවෙදුන විද්‍යාව, ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදුන සහ සමාජය මනෝවෙදුන විද්‍යාව විෂයයන්හි සහිත පූහුණු වැඩමුලුවක් අංශීය ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනයෙදී (NIMH) පවත්වන ලදී. 2009 මාර්තු මාසයේදී ප්‍රධාන වශයෙන් දේශීය සම්පත් දැයකයින් විසින් පසුවිපරුම් සැසි වාර ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනයෙදී පවත්වනු ලැබේනු. ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ව්‍යෙෂන්තිකයින්ගේ හැකියා ගොඩනැගීම ඉලක්ක කරගත් වැඩමුලු මාලාවක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනයෙදී, මධ්‍යකලපුවේදී සහ මහනුවර දී පැවත්වීම සඳහා වික්සන් රාජකාලීයේ බාර්නර්, වින්සිල්ඩ් සහ හැර්න්ගේ මානසික සෞඛ්‍ය පදනම, (දේශීය සම්පත් දැයකයින් සමඟ) 2009 නොවැම්බර් මාසයේදී සහ 2010 ඔක්තෝබර් මාසයේදී TGH වැඩසටහන සමග හවුල්ව කටයුතු කළේය. මානසික සෞඛ්‍යයට හැඳුන්වීමක් වශයෙන් සහ මානසික සෞඛ්‍ය සේෂනයෙහි සේවය කරන හෙදියන්ට අත්පොතක් ලෙස මෙම ප්‍රකාශනය පිළියෙළ කිරීම සඳහා සංස්කාරකවරු ඉහත වැඩමුලුවලින් ඇතැමි කරයුතු උකනාගෙන ඇත.

ලේඛකය පුරා මෙම විෂයය සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය කතිකාවතින් ද ආහාසය බඩුමින් මානසික සෞඛ්‍යය පිළිබඳ මූලික සංකල්ප ශ්‍රී ලංකාවට අදාළ වන පරිදි ශ්‍රී ලාංකික පාදකයින්ට හඳුන්වා දීම මෙම කෘතියේ පර්මාර්ථිය වන්නේය. රිටත් වඩා ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවේ තීරන හෙදියන්, විශේෂයෙන් ප්‍රධාන ආයතන දෙකක් වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායනයෙහි (කළුන් අංශීය රෝගාල) සහ මුල්ලේරුකාව රෝගලෙහි හෙදියන් පූහුණු කිරීමේ කාරුයයේදී දැයකත්වයක් සැපයීමට මෙම ප්‍රකාශනයෙන් අරමුණු කෙරේ. සමාජ සේවකයින් පිළිබඳව සලකා තවත් මෙවත් මෙවත් ප්‍රකාශනයක් සකස් වෙමින් පවතී. ඉහත සඳහන්

වැඩිමුල්වල දී කරණු ඉදිරිපත් කළ අය විසින් නාවිත කළ අත්පත්තිකා, සැසිවාර තුළ පවත්වන ලද සාකච්ඡා පිළිබඳ වාර්තා සහ TGH වැඩිසටහනේහි අනුග්‍රහකර්වය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි කැනඩාවේ සහ වික්සත් රාජධානීයේ සම්පත් දුයකයින්ගේ නිර්ධීම් වල ඇතැම් කරණු මෙම අත්පොත සඳහා පදනම් වන්නේ ය. ශ්‍රී ලංකාවේ පවතින මානසික සෞඛ්‍යයෙහි තත්ත්වය වැඩිදියුණු කිරීමට මෙම ප්‍රකාශනය රැකුලක් වන්තේ යැයි එර් දුයක වූ සියල්ලේ අපේක්ෂා කරති. පොත පර්විශේද හයකින් සමන්විත ය. වික් වික් පර්විශේදය වෙනුවෙන් නම් කෙරෙන කනෑවරු නොමැත. මෙසේ වනුයේ ඉදිරිපත් කළ කරණුවලින් සහ නම්කර ඇති දුයකයින් කිහිප දෙනෙකු සමර කළ සාකච්ඡාවල කොටස් සියලුම පර්විශේදවල අහ්තර්ගත වන හෙයිනි. වෙනත් වචනවලින් කිවහාත්, මෙම ප්‍රකාශනය මුල් පිටුවේ නම්කර ඇති සියලු දෙනාගේම දුයකත්වය නියෝජනය කරන්නකි.

1. මානසික සෞඛ්‍යය යනු තමයේ දී?

මානසික සෞඛ්‍යය යනු තුදෙක්ම මානසික රෝගයක් හෝ කැලණිලක් (පිස්සු/පයිත්තියම්) නොමැතිවීම පමණක් නොවේ. මානසික සෞඛ්‍යය නිර්වචනය කිරීම සරල නොවන්නේ වය විවිධ සම්ප්‍රදායන්වල විවිධ ආකාරයෙන් අරථකරනය කෙරෙන බැවිති. මානසික තත්ත්වයන් හා මානසික ආබාධ වශයෙන් බටහිර සම්ප්‍රදාය බංඩගත් අවබෝධය යුරෝපය තුළ 17 වන හා 18 වන ගතවර්ෂවල මහෝවෙදා විද්‍යාව නම් වූ හිජ්‍යාත්‍යා බිජ්‍යාමර හේතු වය. විබැවින් මහෝවෙදා විද්‍යාවේ හාවිතවන නින්හේන්මාය(Schizophrenia), ආතතිය(Depression) සහ සයිනෝසියාව (Psychosis) ආදි ව්‍යවහාර බටහිර නොවූ එහිතනයක් ඇති ස්ථානවල යොදාගැනීම වතරම් ප්‍රයෝගනවත් නොවේ (ප්‍රකාන්ද, 2010). විසේ හාවිත කරන්නේ නම් ව්‍ය සම්ප්‍රදායන්වල හාවිතවන සංක්‍රාප අර්ථවත්වන ආකාරයෙන් ඒවා ප්‍රවේශමෙන් පරවර්තනය කළ යුතු වේ. පිස්සුවක් හෝ මානසික රෝග ගැන කතාකරනවා වෙනුවට දැන් බොහෝ රටවල් මානසික සෞඛ්‍ය ගැටුලු පිළිබඳ කතාකිරීමේ සම්ප්‍රදායක් පවතී.

වගුව 1.1 : ලේක සෞඛ්‍ය සංවිධානයේ නිර්ච්චාව (WHO, 2008)

සෞඛ්‍යය

‘සම්පූර්ණ ගාරීරක, මානසික සහ සමාජ යහැතිවනය (Wellbeing) පිළිබඳ තත්ත්වයක්’

මානසික සෞඛ්‍යය

‘සෞඛ්‍යය පිළිබඳ ලේක සෞඛ්‍ය සංවිධානයේ නිර්ච්චාවනයට ඇතුළත් මානසික යහැතිවනය යන කොටස කෙරුන්ම හෝ අතියම් අයුරින් අදාළ වන ත්‍රියාකාරකම් ප්‍රංශ්ලේ පරාසයක් සඳහන් කරයි’

මානසික සෞඛ්‍යය (Mental Health) සහ මානසික ආබාධ (Mental Illness) පිළිබඳ අපගේ අවබෝධය විශාල වශයෙන් නිගමනය කෙරෙනුයේ මිනිස් තත්ත්වයේ ස්වභාවය ගැන වඩාන් ප්‍රංශ්ලේ ගෝලීය අදහස් පිළිබඳ තත්ත්වයක් තුළ තම අත්දැකීම්වලට සහ හැඟීම්වලට මිනිස්න් ආරෝපණය කරන අර්ථයන් අනුව ය. මිනිස්න් වශයෙන් අපගේ ප්‍රේවිතවලට වැදගත්

මොනවාදී ජිවිතයේ විවිධ පැහැලවලට අප දක්වන ආචාරණය, විනම් ආධ්‍යාත්මික බවට, අප සතු දේවල්වලට, සම්බන්ධතාවලට, අනෙකුත්තර සතුටටි, ආගමික විශ්වාසවලට, ආදී වශයෙන් මේ සියල්ල මානසික සෞඛ්‍යයට ඇතුළත් වේ. සුව්‍යත් මනසක් සඳහා දිනපතා දෙවියන් යැදීම අවශ්‍ය යැයි ඇතැමෙක් සැලකීමට පිළිවන. නොපෙනෙන දෙවියකු යැදීම මානසික අස්ථාවර්ත්වයේ සලකුණක් ලෙස තවත් අයෙක් සිතිය හැකි ය. බොහෝ දේ තමත්ට අයිති හැනැයි සමඟරු බිඟට පත් වේ. තමන් සතු දේ බොහෝ සෙයින් අයය කිරීමෙන් තමන් බඳීමකට හසුව මානසික වශයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොසිටින්නේ යැයි තවත් අයට දැනෙන්නට පිළිවන. උද්ධේශී තත්ත්වයන් හා හැසිරීම් දැකිය යුත්තේ, ව්‍යක්ති පවතින සමාජයේ සහ සංස්කෘතික පසුතලය සහ පරිසරය අනුව ය. නිදසුනක් වශයෙන් ගෙහෙත් ආක්‍රමණීයි වීම, සටහක දී සොල්දුවන් අතර සාමාන්‍ය හැසිරීමක් (සෞඛ්‍යමය) විය හැකි ය. විහෙත් සාදයක් වැනි සාමාන්‍ය සමාජ තත්ත්වයන්හි දී ව්‍යෙකු හැසිරීම අසාමාන්‍ය (සෞඛ්‍යමය නොවන) වන්නේ ය. අවමංගලයක දී හැකීම සාමාන්‍ය උද්ධේශී තත්ත්වයකි. විහෙත් හාස්‍යය ගෙන දෙන විනුපාරියක් හැරුණීමේ දී විය විසේ නොවේ. මේ අනුව මනසෙහි සුව්‍යත් බව, මිනිසුන් වශයෙන් අපගේ ජිවිතවලට අදාළ සියල්ල ආචාරණය කරයි.

මානසික සෞඛ්‍යය සහ ආභාධ පිළිබඳ අවබෝධය විශාල වශයෙන් තීරණය කෙරෙනුයේ සංස්කෘතික පසුතලය අනුව ය. මනසෙහි ගැටුම් ඇති මිනිසුන්ගේ ජිවිත අත්දැකීම් දෙස ආචාරණය යොමු කළුත්, මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකව, පෙරදිග අය සිතන ආකාරයෙහි වැදගත් අඟ වන්නේ තමන් තුළ සහ පවුල හෝ ජන සමාජය තුළ සම්බන්ධ සහ සුහුද බව පවත්වා ගැනීමයි. අපරදිග පිළිබඳව ගත් කළුත් ස්වයං ගක්තිය, කාර්යස්ථමතාව සහ පෙද්ගලික ස්වාධීනත්වය වඩාත් වැදගත් වන අතර ගැටුම දකිනුයේ සිරුරෙහි හෝ මනසෙහි නිශ්චිත ස්ථානවල පිහිටා ඇති දෙයක් ලෙසින. මනසෙහි පිඩාවකට අදාළ පිළියම් හෝ විසින් මුදුගැනීම සලකන කළ පෙරදිග හා අපරදිග සම්ප්‍රදායයන් අතිශයින් වෙනස් කරගතු ඉදිරිපත් කරන්නේ යැයි අපි අදහස් කරමු (වගුව 1.2 සහ 1.3).

වගුව 1.2: මානසික සෞඛ්‍යය පිළිබඳ පරමාද්‍රේණ (ප්‍රත්‍යාග්‍රහණ, 2009)

පෙරදීග සම්පූද්‍ය	අපරදීග සම්පූද්‍ය
පුද්ගලයා සහ පරිසරය අතර පමුල් අතර සමාජ තුළ ආධ්‍යත්මක සාරධීර්ම සමග විකමුතුකම සහ සුහුද බව	තම කාර්යයන් තමන් විසින්ම ඉටුකරගත හැකි බව
සමාජය විකමුතුකම	පොද්ගලික ස්වාධීනත්වය
සමඛරතාවකින් යුතුව කටයුතු කිරීම	කාර්යක්ෂමතාව
ආරණ්‍යාව සහ රැකබලා ගැනීම	ආත්මගරුත්වය

වගුව 1.3 : පෙරදීග අපරදීග විකින්කාව/ මුද ගැනීම (Liberation) (ප්‍රත්‍යාග්‍රහණ, 2009)

පෙරදීග සම්පූද්‍ය	අපරදීග සම්පූද්‍ය
පිළිගැනීම	පාලනය
සිරුර - මහස - ආත්මය විකමුතුව	සිරුර - මහස වෙන් වෙන්ව
හිත මෙහෙයුවීම	ගැටුළ විස්දීම
සුහුද බව	පොද්ගලික ස්වාධීනත්වය
දැනුවත්වීම මගින් අවබෝධය	විශ්‍රාන්ත මගින් අවබෝධය

යහැඩිවනය (Wellbeing)

මානසික සෞඛ්‍යයට ආරෝපණය කෙරෙන අර්ථයන් අවබෝධකර ගැනීමේ මාර්ගයක් ලෙස ‘යහැඩිවනය’ සංක්‍රේප්‍ය පසුකිය දැඟකය තුළ භාවිතකර තිබේ. පුද්ගලබද්ධ සංස්කෘතික තත්ත්වයන් තුළ (බොහෝ අපරදීග සමාජවල මෙන්) අත්විදින යහැඩිවනය යනු පොද්ගලිකව පුද්ගලයෙකුට බලපාන පරිදි පට්, පුද්ගලික නෑඳු සම්බන්ධතා සහ සාමූහික අවශ්‍යතා තෘප්තිමත්කර ගැනීමයි. ඇතැම් විට පුද්ගලබද්ධ යහැඩිවනය (Subjective Wellbeing/SWB) වශයෙන් ද මෙය හැඳින්වේ. බොහෝ ආයිත්‍ය රටවල යහැඩිවනය පිළිබඳ අවබෝධය පොද්ගලික අවබෝධයට වඩා බෙහෙවින්

වැදගත් වන්නේ ය. යහපිටිවනය වඩාත්ම පුරාව සම්බන්ධ කාරණයකි. පොදුගලික සතුට දෙවැනි තැනක් ගනී. ශ්‍රී ලාංකේය තත්ත්වයේ දී යහපිටිවනය යනුවෙන් සඳහන් කෙරෙනුයේ, පවුල් ජ්‍යෙෂ්ඨයේ තෘප්තිය, දුරුවහ්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව පිළිබඳ හැරීම වැනි තේතු සහ භැංකීම් පරාකායකටය (බලන්න විරක්කාධි සහ ප්‍රනාජු 2010). යහපිටිවනය භාවිත කෙරෙන සමාජයේ සහ සංස්කෘතික තත්ත්වය අනුව විය අර්ථකරනය කළ හැකිවන පරිදි යහපිටිවනය පිළිබඳව සිතිය යුත්තේ පුලුල් සංකල්පයක් වශයෙනි. මිනිසුන් විසින්ම යහපිටිවනය නිර්වචනය කෙරෙන පරිදි කවර වූ හෝ සමාජයක් තුළ මානසික සෞඛ්‍යයෙන් අදහස් කරන දෙය යහපිටිවනයෙන් විශාල වශයෙන් පිළිබැඳු වන නිසා අපි, ‘මානසික සෞඛ්‍යය සහ යහපිටිවනය’ (Mental Health and Wellbeing) යනුවෙන් සඳහන් කරන්නේ විකිනෙකට සම්බන්ධ විකම එකකයක් වශයෙනි. ශ්‍රී ලංකාවෙති භාවිතවන භාජා තුනෙහිම මිට අනුරූප වචන තිබේ. සිංහල (යහපිටිවනය), දෙමළ (නන්තිලාභී), ඉංග්‍රීසි (Wellbeing).

යහපත් මානසික සෞඛ්‍යයෙන් පිටපැනීම

අපගේ මානසික සෞඛ්‍ය තත්ත්වය අපි විකිනෙකා කෙරෙහි බලපෑමක් ඇති කරයි. අපරදිග සංස්කෘතික සම්පූද්‍යයන්හි දැක්නට ලැබෙන මනොවෙදා විද්‍යා කුම තුළ, රෝග ලක්ෂණ, කිසියම් ජීව විද්‍යාන්මක වෙනසක් පිළිබැඳු කරන්නේ යයි අදහස් කෙරේ. විය මහස තුළ ‘රෝග ව්‍යුදියයක්’ (Pathology) ලෙස නිරීක්ෂණය කරනු ලැබේ. මෙම රෝග ලක්ෂණ විකට කන්ඩ්බායම් කර නින්නොන්මාදය (Schizophrenia), දේව් ඩැව ආභාධ (Bipolar Disorder), ග්‍රෑස්ටීය (Obsessive - Compulsive Disorder), නියුරෝසියාව, ප්‍රශ්නාත් ව්‍යන්ති කාංසාව (Post - Traumatic Stress Disorder) ආදී වශයෙන් ආභාධ හඳුනාගනු ලැබේ. අපරදිග මනොවෙදා විද්‍යාවෙහි අරමුණු වන්නේ බෙහෙන් දීමෙන් හෝ ආභාධය කෙරෙහි අවධානය යොමු කෙරෙන වෙනත් ‘ප්‍රතිකාර කුම’ මගින් ආභාධයට (ආභාධවලට) ප්‍රතිකාර කිරීමයි. ‘බරපතල මානසික ආභාධ’ (serious mental illness) වශයෙන් පිළිගෙන ඇති අවස්ථාවන්හි දී ප්‍රධාන වශයෙන් සයිනෝසියාව (ලනු උන්මාදය) ඇතුළුවන නින්නොන්මාදය හෝ දේව් ඩැව ආභාධ වැනි අවස්ථාවල දී ඔෂ්ඨ මගින් ප්‍රතිකාර කිරීම හෝ විද්‍යාත් ප්‍රතිකම්පන ප්‍රතිකාර (Electrical Convulsive Treatment) වැනි ගාර්ඩකට මැදිහත්වීමක් (physical

intervention) අත්‍යවශ්‍ය සේ සලකනු ලැබේ. මත්‍යෝධිතයාත්මක ක්‍රම (මත්‍යෝධිතයාත්මක සහ උපදෙස් දීම වැනි) මද වැදගත්කමක් ඇති ප්‍රතිකාර සේ සලකනු ලැබේ.

ආයුර්වේද, සිද්ධ සහ යුතුනාති වැනි ආසියානු වෛද්‍යකුමවල දී ආබාධයන් යනුවෙන් නම් කෙරෙන ගැටුලු වුගුහ කිරීම සඳහා බොහෝ සෞදින් වෙනස් මාර්ගයක් යොදු ගනු ලැබේ. රෝග හඳුනාගෙන ප්‍රතිකාර කරනු ලැබෙනුයේ නිශ්චිත රෝග නිධානයකට තොව මිනිසකු තුළ පවතින අසමතුලිත බවට හෝ විකශ්‍යතාව තොමැතිකමට ය. සාමාන්‍යයන් ආයුර්වේද කුමයේ දී රෝගයට ප්‍රවීණ්ව වීම, තුදෙක් පුරු ජ්‍යවිද්‍යාත්මක ප්‍රවීණ්වයක් (බඩහර වෛද්‍ය කුමයෙහි පරිඳි) තොවන අතර විය සර්වාංගයම සම්බන්ධයෙන් වන්නේ ය. ජ්‍යවන රටාවන් පිළිබඳ උපදෙස්, ගාක්ෂාර ඕඟාධ සහිත ප්‍රතිකාර, අධ්‍යාත්මක පිළිවෙත් ආදි වශයෙන් ප්‍රතිකාර මුස්වක් ආයුර්වේද ප්‍රතිකාරවලට අන්තර්ගතවන අතර ඕඟාධ මගින් පිළිගෙමි සහ ගාර්ඩකව මැදිහත්වීමේ අනෙකුත් කුමවලට සිමා තොවේ. ආයුර්වේද වෛද්‍ය කුමයෙහි දී උන්මාදය රෝගයක් වශයෙන් මනාව පිළිගනු ලැබුවත් අදාළ බොහෝමයක් ගැටුලු (මත්‍යෝධිත වෛද්‍ය මානසික ආබාධයන් වශයෙන් අර්ථකථනය කරනු ලැබෙන) නිශ්චිත රෝග නිධානයක් සහිත ‘ආබාධයක්’ සේ උකිනු තොලැබේ. දැක් ඕඟාධ ප්‍රතිකාර රටාවෙන් පර්ධාතිරව අධ්‍යාත්මක ප්‍රතිකාර සේ සඳහන් කළ හැකි කුම මගින් මේ පිළිබඳව කටයුතු කරනු ලැබේ. නිද්‍යානක් වශයෙන් මහේනු ජප කිරීම හෝ සුර පළුව ගැනීම, ආගමික කටයුතු (බණු දහම් පිළිපැදීම සහ ගාරා සල්ක්‍යායනා කිරීම), ජ්‍යවන රටාව කළමනාකරණය කරගැනීම සඳහා උපදෙස් (නිද්‍යානක් වශයෙන් සුවිශේෂ කටයුතු කෙරෙන මනස යොමුකරවීම), බොහෝ මගින් කෙරෙන ප්‍රතිකාර සහ සම්බාහනය වැනි ගාර්ඩකව සිදු කරන ප්‍රතිකාරවලට අමතරව යොදා ගැන්.

වගුව 1.4 : මානසික කොඩිය ගැටුවලුව විවිධ ප්‍රවිෂ්ට්ව

කුමය	ප්‍රධාන හේතුව	ප්‍රතිකාර
බටහිර වෛද්‍ය කුමය (මතෝ වෛද්‍ය විද්‍යාව)	අසක්තිප්‍රවලට තුළු දෙන ජීව විද්‍යාත්මක වෙනස්කම්	ඁාරීරික මැදිහත්වීම්
• ආයුර්වේද • සිද්ධ • යුහානි	මහසේනී සහ සිරුරෙහි අසමතුම්ක බව	ස්ථ්‍රීවාංගයම සම්බන්ධ (පිවන රටාව, බෙහෙත් ඕංශය, ආධ්‍යාත්මික සුව කිරීම්)

ආධ්‍යාත්මික සුව කිරීම් / සුව කිරීමේ පිළිවෙත්

ආයුදායානු රටවල, ඔඟාමය ප්‍රතිකාර හැරෙන්නට ඇතෙකුත් සුව කිරීමේ සම්පූද්‍යයන් කිහිපයක් තිබේ. මතෝවෛද්‍ය විද්‍යාවේ මානසික ආභාධ ලෙස නම් කෙරෙන බොහෝ තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවිෂ්ට්‍ය වන්නේ ආගමික පිළිවෙත්වලට සම්බන්ධ කළ හැකි ආධ්‍යාත්මික කුම මගින් සුවපත් කිරීමයි.

වගුව 1.5 : ශ්‍රී ලංකාවේ ලඛාගත හැකි සුව කිරීමේ ක්‍රම (වොශ්ට්, 2005)

බටහිර වෛද්‍ය කුමය අනුව ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය කුම

සුව කිරීමේ පිළිවෙත් : තොවිල්, පුජා ආදිය

නක්ෂත්‍රකරුවන් විමසීම

බණුදහම්, පිරින් සහ භාවනාව පදනම් කරගෙන ප්‍රායෝගික උපදෙස්

පවුල් / පුජාවේ සහාය

බරපතල මානසික ආභාධ සඳහා දේශීය සුවකරන්නන් වනුයේ අනෙකුම්විට විශේෂයෙන් යොදාගැනීම් ය (කරිව්චියෝ). හෝමාගම ආසන්න ගමක කරිව්චි මහන්මයෙක් මාස තුනක කාලයක් තුළ හොයෙකුත් විශේෂ තොවිල් උපයෝගී කරගනිමන් තුනියන් 25ක්, යක්කු වැනුත් අවස්ථා 50ක් සහ පවුල් ආරවිල් 60ක් සම්බන්ධයෙන් කටයුතු කළ බව මැතක දී වාර්තා විය (කුසුමරත්න, 2005). මෙම දේශීය සුවකරන්නන්ගේ සාර්ථකත්වයේ

ප්‍රමාණය දැන ගන්නට නොමැති බව සඳහන් කළ යුතු ය. විශේත් අසින්නට ලැබෙන කරාන්තර සාක්ෂි පෙන්වා දෙන්නේ, සාර්ථකත්වයේ ප්‍රමාණය බවතිර මත්ත්වෙදා විද්‍යාවේ සාර්ථකත්වයට සමාන විය හැකි බව ය.

දරා ගැනීමේ හැකියාව (Resilience)

අසීරු කාලයකට මූහුණදුන් විට බොහෝ පුද්ගලයෝ ගක්තිමත්ව නා වඩාත් උපායකීම්ව ආපසු යථා තත්ත්වයට පැමිණෙන බව පොදුගලික දරා ගැනීමේ තත්ත්වය පිළිබඳ සංක්‍රාපය සඳහන් කරයි. පුද්ගලික පොරුණුව ලක්ෂණ මෙන්ම පවුල් හා ජනසමුහු විකිණීකර සම්බන්ධ වන කුම, අනෙකුත් පවුල් සමග හඩිගැසෙන හා සම්බන්ධ වන ආකාරය සහ මිනිස්සු කණ්ඩායම් ලෙස කටයුතු කරන විධිවලින් දරා ගැනීමේ හැකියාවට ප්‍රාගාධිත වේ. ආගමක් හා සම්බන්ධ වන කටයුතු ද ඇතුළුව ප්‍රජා කටයුතු මගින් දරාගැනීමේ තත්ත්වය වැඩිකර ගැනීමට පිළිවන. මිනිස්සුන්ට සිදුවන්හේ කුමක් ද? මිනිස්සුන් උපද්‍රවල දී ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? යන්න අර්ථකරනය කිරීමේ දී කණ්ඩායමක් විසින් දරන විශ්වාස වැදගත් ඇම්කාවක් ඉටු කරයි. නිදසුනක් වශයෙන්, ආගමික නැශ්චාරවක් ඇති පුද්ගලයෝ පන්සල්වල, පල්ලේවල සහ කේවිල්වල පුරුෂකවරුන් වෙත හැරෙන්නට පිළිවන. විසේ නැතිනම් ආගමික වත්තන්වල යෙදෙන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ වන්දනාමාන කරන ස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව අනුව බලන කළ ආතරියකට යටත්ව සිටින විට හෝ අමාරු කාලයකට මූහුණ දී සිටින විට විශේෂයෙන්ම භක්තිමත් නොවන්නා වූ පුද්ගලයින් පවා නොයෙකුත් ආගමික ආයතන වෙත හැරෙන බව නියම තත්ත්වය වන්නට පිළිවන. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකිකයින්ගේ දරාගැනීමේ හැකියාව ඉහළ මට්ටමක් දක්වා ඇති බව විවාරකයෝ පෙන්වා දෙති.

2. මානසික සෞඛ්‍යය බිඳවැටීම (ආබාධ) සහ රැකබලා ගැනීමේ ක්‍රම

මානසික සෞඛ්‍යය යනු අප බලාපොරොත්තු වන දෙයක් වුව ද මානසිකව සුවයෙන් සිටීම ස්ථාවර දෙයක් නොවේ. අපගේ ස්ථාවරත්වය සසළවන නොයෙකුත් ආකාරයේ පිඩිනයන්ට අප ගොදුරුවන අතර මානසික ස්ථාවරත්වයට භැවත පත්වීමේ ද අපගේ දරා ගැනීමේ සවිය කෙරෙනි නිරන්තරයෙන්ම රඳා පැවතීමට අපට භැකියාවක් නැත. නොද මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් අප පිටපැන ඇති බව පෙන්නුම් කෙරෙන අසහනයන්, ආත්‍යතින් සහ අසාමාන්‍ය හයිසිරීම් රටාවලට අපි සියල්ලෝ මූහුණ දෙමු. මෙම පිටපැනීම මානසික සෞඛ්‍ය ගැටලු සේ සඳහන් කළ හැකි ය. විහෙන් සාමාන්‍යයෙන් මෙම ප්‍රශ්න අපට අනිබව නොයයි. අපගේ දරාගැනීමේ හැකියාව අපට ඉදිරියට ගෙන යන අතර අපගේ යහාල්වන්ගේ හෝ ප්‍රවුල් ආධාරයෙන් හෝ භුදෙක්ම පෝද්ගලිකව සිතාමතා හෝ විසේත් නොමැතිනම් ගැටලුවත් සමඟ කටයුතු කිරීමෙන් අපි මෙම ගැටලු නිරාකරණයකර ගනිමු. නැතහෙත් යැයිම්, භාවනාව, යන්තු මන්තු ගුරුකම් සහ ආගමික වත්‍යාචක සංස්කෘතිකමය වශයෙන් පිළිගනු ලබන පියවර මගින් අපි මෙම ගැටලු විසඳා ගනිමු. විසේ වුව ද ඉඳහිට අවස්ථාවක මානසික සෞඛ්‍යය බිඳ වැටීමක් සිදුවිය හැකි ය. විවිධ යම් කිසි ආකාරයක මැදිහත්වීමක් හෝ ප්‍රතිකරායක් අවශ්‍ය වේ. මෙය ඕනෑම මගින් කරන මැදිහත්වීමක්, ආගමික හෝ සුවකිරීමේ වත්‍යාචක කිරීමක් හෝ ජන සමුහය සහ ප්‍රවුලට උදාවී කිරීමේ මාර්ග වන්නට පිළිවන. මෙයින් අදාළ පුද්ගලයාට තිසි පරිදි කටයුතුකර ගැටලු මැධ්‍යවත්වා ගතහැකි වේ. මානසික සෞඛ්‍යය පුරුණ කිරීමෙන් අරමුණු කෙරෙනුයේ ව්‍යවන් බිඳවැටීමක් වළක්වා ගැනීමයි.

වගුව 2.1 : මානසික සෞඛ්‍යය පුරුණ කිරීමේ අරමුණු

- ආත්ම විශ්වාසය සහ අන් අය තුළ විශ්වාසය ගොඩනැගීම
- ගක්තින් ගොඩනැගීම - පෝද්ගලික සහ ජන සමුහ
- පුද්ගලයෙකට ඔහුව අගය කරන බව දැනීමට සැලැස්වීම සහ අන් අයට අගය කිරීමට සැලැස්වීම
- කාර්යක සහ සමාජසීය දුෂ්කරතාවන් පිළිබඳ කටයුතු කිරීම.

මානසික බිඳවැටීම්වල බලපෑම: ප්‍රතිකාර සඳහා මැදිහත්වීම්

පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය අයහපත් නම්, විශේෂයෙන් ඔහු හෝ ඇය මානසික බිඳවැටීමකින් හෝ ආබාධයකින් පෙළෙන්නේ නම් පුද්ගලය කෙරෙහි පමණක් නොව ඔහු හෝ ඇය සම්බන්ධ සෑම දෙනා කෙරෙහිම අනිතකර බලපෑමක් ඇති වන්නේ ය. සමාජ සම්බන්ධතා, පවුල් ජීවිතය සහ ජන සම්භායේ ඒකාබද්ධතාවය කෙරෙහි ද බලපෑමක් සිදු වන්නේ ය. පුද්ගලයාගේ සහ (ඔහුගේ පවුලේ) මානුෂික අයිතිවාසිකම්වලට ගරු කරමින් ඔහුගේ අනිමානය රැකෙන පරිදි සහ පවුලටත් ජන සම්භායට් ඉතාමත් අඩුම වශයෙන් බාධාවක් සිදුවන පරිදි හැකිතාක් ඉක්මනින් මෙම පුද්ගලය නොදු මානසික තත්ත්වයකට පත් කිරීම සෑම කෙනෙකුටම, සමස්ත ජන සම්භායටම වැදුගත් වන්නේ ය.

වික් පුද්ගලයෙකුට පමණක් ('රෝගිය' වශයෙන් හඳුනාගනු බෙන) හෝ පුද්ගලය අයිති පවුල හෝ ජනසම්භාය ඉලක්ක කරගෙන අවශ්‍ය මැදිහත්වීම් ජන සම්භාය තුළ දී හෝ ආයතනයක දී සිදු කළ හැකි ය. 'ප්‍රතිකර්මවලට ලක්වන ජන සම්භාය' (The Therapeutic Community) යනුවෙන් අදහස් කරන්නේ ආයතනයක් තුළ ව්‍යාත්මක කිරීමට සකස්කර ඇති මැදිහත්වීමකි. මෙහි දී කෘතිම ජන සම්භායක් (වම ස්ථානයෙහි සිරින පුද්ගලයින්ගෙන් සමන්විත) නිර්මාණය කෙරෙන අතර ප්‍රතිකාර අපේක්ෂා කරන්නන්ට ගැටුමකින් තොරව විකට ජීවත් වීමේ තුම වැඩිදියුණු කරගැනීමට හැකිවන පරිදි සඟාය ලැබෙන කණ්ඩායම් සැසි වාර පවත්වනු ලැබේ. මෙම පුරිෂ්වය ඇත්ත වශයෙන්ම පුද්ගලන්තර ගැටුම් පිළිබඳ ප්‍රශ්න ඇති පුද්ගලයින්ට ව්‍යුහය වන්නේ ය.

වගුව 2.2 : පුද්ගලික මානසික සෞඛ්‍ය මැදිහත්වීම්

- පුද්ගලික ප්‍රතිකාර (ඖෂධ ප්‍රතිකාර හෝ මහෝ විකිත්සාව ආදිය)
- කණ්ඩායම් ප්‍රතිකාර
- පවුලේ ප්‍රතිකාර
- සමාජ සඟාය

මානසික සෞඛ්‍යය රුකුබලා ගැනීමේ ක්‍රම සහ මැදූහත්වීම්/ප්‍රතිකාර

මෙහි දී කරනු දෙකක් සඳහන් කළ යුතු වේ. (අ) මානසික සෞඛ්‍ය ගැටුම් ඇති පුද්ගලයන් සඳහා උදාව් බඩා ගැනීම සහ ප්‍රතිකාර පිණිස ශ්‍රී ලංකික ජනතාව නිරතුරුවම විවිධ ක්‍රම ගණනාවක් භාවිතකර තිබේ. (ආ) බටහිර මහෝච්චෙදය ප්‍රතිකාර වේවා, ආගමික මැදූහත්වීම් වේවා, වතාවත් මගින් හෝ සුවකිරීමේ දේශීය වෛද්‍ය ක්‍රම මගින් වේවා මේ විකුද ක්‍රමයකින්වත් සාලේෂු සවලත්වය පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැත. සියලුම ව්‍යැගයේ ප්‍රතිකාර, පුද්ගලික හෝ ජන සමුහය පදනම් කරගත් ප්‍රතිකාර ව්‍යවත් වෛද්‍යමය හෝ ආගමික ව්‍යවත් අනවශ්‍ය ප්‍රතිඵල ඇති විය හැකි බව (මිනිසුන්ට හානිදායක ප්‍රතිඵල පවා) සහ/හෝ විම ප්‍රතිකාර බොරුකාරයින් විසින් සහ විකින්සකයින් ලෙස මවා ගත් පුද්ගලයින් විසින් අනිසි අයුරන් උපයෝගී කරගත හැකි බව සැලකිල්වට ගත යුතු වේ. නිදුසුනක් වශයෙන් ඉතාමත් විශාල ප්‍රමාණයකින් බෙහෙත් වේල් නියම කරනු ලැබුවහොත් හෝ විද්‍යුත් ප්‍රතිකම්පන ප්‍රතිකාර (ECT) නිතර නිතර බඩා දුනහොත් බටහිර මහෝච්චෙදය ප්‍රතිකාරවලින් මිනිසුන්ට හානි සිදු වීමට පිළිවන. මේ භා සමානව ආගමික ආයතනවලින් කරන ආධිකාරීක ප්‍රතිකාර ක්‍රමවල දී උදාව් කිරීමට ගොස් ඔවුන්ගේම අසාර්ථක බව නොදැක ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ගේ අවශ්‍යතා පිළිබඳව නොසළකා දැඩි සේ විශ්වාසවල (යැදිම්වල දී මෙන්) ව්‍යුත්බාගෙන සිටීමෙන් ඇත්ත වශයෙන්ම නිංසාවක් සිදු කිරීමට පිළිවන. විවත් අවස්ථාවල දී රිට වඩා නොදින් පිහිටි බඩා දීමට සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලට හැකි වේ. විසේම තුළ බලපෑම් හෝ යකුන් පළවා හැරීම සඳහා බැඳෙ පහරදීම වැනි අමානුෂික ක්‍රියාවලට යටත්වීමට ද රෝගීන්ට සිදු විය හැකි ය.

විශේෂයෙන් බටහිර නොවන සංස්කෘතික පසුතලයක් ඇති පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කෙරෙන අවස්ථාවල දී සම්ප්‍රදායික බටහිර මානසික රෝග ප්‍රතිකාර ක්‍රමවල සවලතාවය ගැන බටහිර රටවල් (නිදුසුනක් ලෙස වික්සන් රාජධානිය) සංස්කෘතිය සැපෙන සැකයක් මැතක දී ඉස්මතුකර තිබේ. බරපතල මානසික සෞඛ්‍ය ගැටුම් ඇති පුද්ගලයින්, ප්‍රතිකාර ක්‍රම තුනකින්; ආයුර්වේද, බටහිර මහෝච්චෙදය රෝග ප්‍රතිකාර ක්‍රම සහ ආගමික සුවකිරීම් මගින් ලැබූ අත්දැකීම් කේරුලයේ මැතක දී සිදු කරන ලද අධ්‍යාපනයකින් (හැලුබරටන්, 2004) නිර්කූණය කරන ලදී. ප්‍රවිෂ්ට තුනම සමස්තයක් වශයෙන් සමානව

වැලදි බව පෙනුන ද ඇතැම් පුද්ගලයෝ වික කුමයකින් නොව අනෙක් කුමයෙන් එම ලැබූහ. සුදුස්සක් තෝරා ගැනීම රෝගීන්ට සහ ඔවුන්ගේ නැඳුණින්ට බඩා දෙමීන්, ප්‍රතිකාර කුම කිහිපයක් තිබීම සියලු දෙනාටම උපරිම ප්‍රතිඵලයක් තහවුරු කරන බව අධ්‍යාපනයේ නිගමනවලින් පෙනී යයි. මානසික රෝග වර්ගීකරණයේ දී 'නින්නොන්මාය' (Schizophrenia) සහ 'ද්වී ඩැව ආබාධ' (Bipolar Disorder) වශයෙන් දක්වා ඇති රෝගවලින් පෙළෙන අය සේ හඳුනාගෙන ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් කොට්ඨේ සුවකිරීම්, සම්පුද්‍යික මනෝවෙදා විද්‍යා ප්‍රතිකාර මෙන්ම එලදි බව දකුණු ඉන්දියාවේ කරන ලද අධ්‍යාපනයකින් (රුදුරාම් සහ වෙනත් අය, 2002) පෙන්වා දෙයි. ප්‍රතිකාර කුමවල එලදිනාව පිළිබඳව වර්තමානයේ පවතින දැනුම අනුව - විසේත් නැතහොත් දැනුම නොමැති නිසා අප, ප්‍රවිෂ්ටී විය යුත්තේ විවෘත මනසකින් හා ප්‍රායෝගිකත්වයෙන් යුතුව ය. අදාළ පුද්ගලයින්ට ප්‍රතිකාරය ප්‍රයෝගනවත් විය හැකිව ඔවුන් විසින් සහ ඔවුන්ගේ පවුලේ අය විසින් විය අලේස්ජා කරන තාක් කල් සහ ප්‍රතිකාරය තිංසාකාරී නොවී කාරුණිකවන තාක් කල් කවර ආකාරයේ හෝ 'ප්‍රතිකාරයක්' අන්හරර නොදැමීම වැඳුගත් වේ. පුද්ගලයින්ගේ මානසික අයිතිවාසිකම් නිරතුරුවම ගරු කළ යුතු අතර මානසික ආබාධයකින් හෝ භූතයෙක් 'ආරක්ෂා' වීමෙන් පිඩා විදින්හේ යැයි සලකනු ලබන පුද්ගලයින්, පහර දීම සහ බැඳ තැබීම වැනි අමානුෂීක ක්‍රියාවලට කිසි දිනෙක යටත් කළ යුතු නොවේ. විසේම පරම වශයෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවක දී හැර ඔවුන්ගේ නිදහස ඔවුනට අනිම් නොකළ යුතු ය (ප්‍රවිෂ්ටීවය සහ කැලුණුම්කාරී හැසිරීම ගැන ඇති 4 වෙනි පර්විපේදය බලන්න).

ශ්‍රී ලංකාවේ අද තත්ත්වය වන්නේ මිනිසුන් මානසික සෞඛ්‍ය ගැටුවෙන මුහුණ දුන් විට සහනයක් සඳහා විවිධ මාරුග කිහිපයක පිළිසරණ සෙවීම ය. මූලික වශයෙන් ඔවුහු ප්‍රවුලෙන් යහළවන්ගෙන් හෝ ප්‍රජාවගෙන් ආධාරයක් සොයයි. විහෙත් ඊට පරිඛාහිරව ඔවුහු මානසික රෝග පිළිබඳව (බටහිර) පුහුණුව ලද බැහිර වෙදා කුමයේ නියැලී සිටින්නන් සහ ආයුර්වේද, සිද්ධ හෝ යුනාති ප්‍රතිකාර මත රඳා පවතින දේශීය වෙදා වෘත්තිකයින්, විවිධ වූ වත්පිළිවෙත් මගින් සුවකරන්නන්, ආගමික ආයතන, ප්‍රජකවරු, සහ විවිධ උපදේශකයින් සහ ප්‍රජා සේවකයින් දෙසට නැඹුරු වෙති. බොහෝ පුද්ගලයින්ට ඇතැම් ප්‍රතිකාර බොහෝ

සෙයින් මිල අධික විය හැකි ය. විසේ නැත්තම්, ජනතාව සුරාක්ෂණ සඳහා බොරුකාරදින් විසින් මෙම කුම උපයෝගීකර ගැනීමට ද ඉඩ තිබේ. විසේම මානසික සෞඛ්‍ය ගැටුලු ඇති පුද්ගලයින් බැඳුනැබේමෙන් හෝ පහර දීමෙන් දුරක්‍රිය ලෙස සැලුකීමට ද අවස්ථා තිබේ. මෙය ආකාරුතික ක්‍රියාවක් සේ නිරන්තරයෙන්ම හෙලා දැකිය යුතු ය.

මානසික සෞඛ්‍යය රැකබලා ගැනීමේ කෙත්තුයෙන් තුතන ප්‍රවිෂ්ටය වන්නේ ‘සමතුලිත රැකවරණයක්’ (balanced care) පිළිබඳව කරා කිරීමයි. විය ආයතන පදනම් වූ මෙන්ම ප්‍රජා රැකවරණයේ මුසුවකි. එමදි ප්‍රජා රැකවරණය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයාට අවශ්‍ය සහාය සහ ප්‍රතිකාර සැපයිය හැකි ආයතන හා පුද්ගලයින් හඳුනාගෙන එවාට ප්‍රගා වීමයි. විසින් තවදුරටත් අදහස් වන්නේ පටුව, යහළවන්, අස්ක්‍රීවැසියන් සහ ප්‍රජාව වැනි සහාය පදන්ති වටා වික්වීමයි. ප්‍රජා කටයුතුවලට සම්බන්ධ වීම, අනිකත් පුද්ගලයින් සමග තිබිය හැකි ගැටුලු තීරාකරණය කරගැනීම, සංස්කරණය හා පසුතලය අනුව ගැලපෙන්නේ ගැයි මිහු හෝ ඇය සලකන සහායක් ලබා ගැනීමේ මාර්ගවලට ප්‍රගා වීම ආදිය සඳහා රෝගියාට උදව්වක් අවශ්‍ය වීමට පුළුවන. රැකවරණය කවර තැනක ස්ථානගත වුව ද ක්‍රියාමාර්ග සංස්කරණ වශයෙන් උච්චතා විය යුතු අතර ස්ථානයෙන් සමාජයේ සහ දේශපාලන යථාර්ථයන් පිළිබඳව ද සලකා බැවුරු යුතු වේ.

වගුව 2.3 : කේවාවන්හි තුතන ප්‍රවිෂ්ට

- ආයතනයක් මගින් රැකබලා ගැනීම වෙනුවට, සුළු ව්‍යුහ සමග ප්‍රජාව විසින් රැකබලා ගැනීමේ මිණු කුමයක්
- සංස්කරණය සහ සමාජ පරිසරයට හැඩිගැස්වීම තිද්‍රීණනය : ශ්‍රී ලංකාව
- ආගම සහ ආධ්‍යාත්මිකත්වය අනුව කටයුතු කිරීම
- දේශීය වෙළුන කුම, භූමිකාවක් ඉටු කළ යුතුය
- ආධ්‍යාත්මක සුව්‍යත්වා කිරීමට ඉඩ දිය යුතු වේ
- මානසික සෞඛ්‍ය පිළිබඳ දේශීය සංකල්පවලට ගරු කළ යුතු වේ.

සේවාවන් සැපයීමේ දී ජෙත්ව - වෛද්‍ය සහ සමාජ ප්‍රවිෂ්ටි

බටහිර රටවල් ආණුත්ව ගොඩනගුණු මනෝවෛද්‍ය විද්‍යාව 'ජෙත්ව වෛද්‍ය' (Bio Medical) විද්‍යාව මත පදනම් වූවකි. වහි දී රෝගවලට හේතු ජීවවිද්‍යාත්මක - ජානමය සේ අනුමාන කෙරේ. මෙය ජෙත්ව - වෛද්‍යමය රෝග ආකෘතිය (Bio Medical Illness Model) ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රතිකාරවලට උපාග වශයෙන් සමාජයේ සහ මනෝවෛද්‍යත්මක මැදිහත්වීම් ද උපයෝගී කරගත හැකි ව්‍යව ද මෙහි දී ප්‍රධාන ප්‍රවිෂ්ටිය වන්නේ පුද්ගලයාගේ ජීව තත්ත්වය කෙරෙහි බ්ලපෑමක් ඇති කරන ඕනෑම සහ අනෙකුත් ගාර්ඩික ප්‍රතිකාර ලබා දීමයි (1 වෙනි පරිච්ඡේදය බලන්න). අනෙකුත් සංස්කෘතින් තුළ බටහිර මනෝවෛද්‍ය විද්‍යාව උපයෝගී කරගැනීමේ දී විය හැඳින්වෙනුයේ 'අන්තර් සංස්කෘතික මනෝවෛද්‍ය විද්‍යාව' (Transcultural Psychiatry) යනුවති. ගැටුවුවලින් පෙමෙන පුද්ගලයන්ගේ සංස්කෘතික පසුතලය අනුව රෝග ලක්ෂණ වෙනස් වන බව මෙහි දී තීරික්ෂණය කෙරෙන අතර, ආබාධ දිකිනුයේ නුදේක්ම සමාජයේ හේතුන් අනුව නිරමාණය වන සංක්ෂීප ලෙසට ය. මෙය ජෙත්ව වෛද්‍යමය මනෝවෛද්‍ය විද්‍යාවේ වෙනස් කරන ලද ස්වර්ජපායකි. සේවාවන් සැපයීමේ දී විම සේවාවන් ලබාගන්නා ජනගහනයේ සමාජයේ සහ සංස්කෘතික තත්ත්වයන් පිළිබඳව නිරතුරුවම සැලකීම්ත් විය යුතු ය. ආසියානු රටවල දී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දී පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික අංග, ආගම, ප්‍රවිෂ්ටි සම්බන්ධතා සහ ඔවුනාවුන්ට සම්බන්ධ වී ඇතැයි යන හැරීම් පුද්ගලයෙකුගේ ජීව විද්‍යාත්මක අංග මෙන්ම වැදගත් වන්නේ ය. විහෙකින් ජෙත්ව - වෛද්‍ය ආබාධ ආකෘතිය (බටහිර සංස්කෘතියෙන් ලබා ගන්නා) පමණක්ම සකකා බැලුවහාත් විහි ඇත්තේ සිම්ත වටිනාකමති. ශ්‍රී ලංකාවේ සංස්කෘතික පසුතල සඳහා බටහිර මනෝවෛද්‍ය විද්‍යාවේ දැනුම උපයෝගීකර ගැනීමේ හොඳම කුමය වන්නේ, අන්තර් සංස්කෘතික මනෝවෛද්‍ය විද්‍යාව සමඟ සම්බන්ධකර සමාජ ප්‍රවිෂ්ටයක් හාරිත කිරීමයි.

ආබාධ සුදානා වූ සමාජයේ ප්‍රවිෂ්ටයේ දී (Social approach to illness) පුද්ගලයින් මුහුණ දෙන ගැටුව ඒවායේ සමාජයේ බ්ලපෑම අනුව සෞය බ්ලා විග්‍රහ කරනු ලැබේ. ජෙත්ව - වෛද්‍ය ප්‍රවිෂ්ටයේ දී මෙන් රෝග හඳුනාගෙන විම නාමයන්ම රෝගවලට දිය හැකි ය. විහෙන් ඒවායේ

ප්‍රහතිය සහ හේතුව පුද්ගලයෙකුගේ ජීවවිද්‍යාත්මක වෙනස්කම් ලෙස මූලිකව නොදැකින අතර විය නිර්ස්‍යණය කෙරෙනුයේ ගැටුමුවලට ඔවුන් දක්වන ප්‍රතිචාර සහ ඔවුන්ට දැනිය හැකි පිඩාව පිළිබඳ ඔවුන් ප්‍රකාශ කරන අදහස්වල මිශ්‍රණයක් වශයෙනි. පුද්ගලයින් ලෙස ඔවුන් තමන්ව දැකින ආකාරය සහ මිනිසාගේ තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ මූලික විශ්වාසයන් - ජීවිතයේ අර්ථ කුමක් ද? සහ පීවත් වීමේ පරමාර්ථය - අනුව මෙම අදහස් බොහෝ සෙයින් වෙනස් වේ. රෝගයක් දෙස සමාජයේ දැංච්‍රීකෝන්තායෙන් බැඳීමේ දී වැදගත් වන්නේ කරදරවලින් තීදහස් වීමට ඔවුන්ට උපකාර කිරීම පිණිස රෝගීන් සමග සහ ඔවුන් සම්පාදනයක් පවත්වාගෙන යන අය සමග වැඩ කිරීමයි. අවශ්‍ය අවස්ථාවන්හි දී ඔවුන්ට ඉටුකළ යුතු කාර්යයක් තිබේ. විහෙත් විය, මහෝ විධිත්සාව (සුව කිරීම සඳහා කතාඩහ), ආධාර බඩා ගැනීමේ දේශීය කුම (අඩභාත්මක සුවකිරීම් වැනි) සහ ඔවුන් පීවත්වන සමාජ පසුත්තලයේ වෙනස්කම් ඇතිකිරීම වැනි කුම සමග නිතරම බඳ්ද කළ යුතු වේ.

බවහිර මහෝවෙදන විද්‍යාව පදනම් කරගත් ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය රැකවරණය

ආසියාවේ බොහෝ රටවල සිදු වූ පරදී ආයතන පදනම් කරගත් මානසික සෞඛ්‍ය කුමයක් - කලුන් පිස්සන් කොටුව ලෙස හැඳින්වූ මානසික රෝහල් - ශ්‍රී ලංකාවේ දී ආරම්භ කරන ලද්දේ ව්‍යුතානය යටත්විජිතවාදී ආණ්ඩුව විසිනි. කොළඹ දිස්ත්‍රික්කයේ බොරල්ලේ දැනට කැමිජ්බේල් පිටිය අසල වූ කුඩා රෝහලක් ලංකාවේ පළමුවැනි පිස්සන් කොටුව බවට පරවර්තනය කරන ලදී. මෙය 1847 දී විවෘත කරනු ලැබේය. විසිවෙනි සියවසේ මුල් භාගයේ දී ප්‍රධාන නගරවල නිර්ස්‍යණ වීකක පිහිටුවන ලද අතර අවසානයේ දී රෝගීන් 1830කට ඉඩකඩ ඇති අංගොඩ පිස්සන් කොටුව 1926 දී විවෘත කරන ලදී. අනෙකුත් සම් ප්‍රයන්තයන්ගෙන් පසුව අවසාන උපායක් වශයෙන් නැඳුකැසීන් විසින් කිසියම් පුද්ගලයක් ගෙනැවීන් දමන තැනක් බවට යටත් විජිතවාදී රජය ඉදිකළ පිස්සන් කොටුව පත්විය. විසේත් නැතහොත් යූතියෙක් හෝ මිශ්‍රයක් ඔහුව ගෙදර ගෙන යාමට පැමිණුන තෙක් රඳවා ගැනීමේ අපෝස්ථාවෙන් පොලීසිය විසින් 'පිස්සු' ලෙස හඳුනාගත් පුද්ගලයන් ගෙන වින තැනක් ද විය. විසේම ඇතැම් විට කිසියම් හේතුවක් නිසා නැඳුයන්ට සහ අන් අයට අසන්කර ඇම්මට අවශ්‍ය

ව්‍ය පුද්ගලයන් රඳවාගෙන තබන ස්ථානයක් ලෙස ද විය නාවිත කරන ලදී. අංගොඩ පිස්සන් කොටුවට ඇතුළත් කළ පසු බොහෝ පුද්ගලයන් යුතින් විසින් අන්හැර දමන ලදී. රෝගියාගේ තත්ත්වය සුව අතට හැරෙනවේට ඔහු ගෙදර ය යුතු බවට හඳුනුයේන්ට පැහැදිලිකර දීමට ප්‍රයෝගයක් දරනු ලැබූවේ ද මේ මැතක දී පමණකි. බාහිර රෝගි සායනවල දී බටහිර මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වුයේ ද සාපේෂ්‍ය වශයෙන් මැතක දී වන අතර විවිධ ව්‍ය මුලාශ්‍රවලින් මානසික සෞඛ්‍ය ගැටුම් සඳහා පුද්ගලයින් සහාය ලබා ගන්නා බව පිළිගනු ලැබෙමින් පවතී.

1980 අගහාරයේ සිර රාජ්‍ය නොවන සංවිධාන (NGO) පුජාව පදනම් කරගත් ඇතැම් මානසික සෞඛ්‍ය රැකවරණ වැඩසටහන් සහ රාජ්‍ය අංශය තුළ විශේෂ සේවා සැපයීමෙන් කිසියම් කාර්යභාරයක් ඉටුකර තිබේ. NEST (<http://www.nestsrilanka.com>) සහ BasicNeeds (<http://www.basicneeds.org>) වැනි ආයතන මිනිස් සපයන ලද සේවාවන් මිට ඇතුළත් වේ. 2005 දී මානසික සෞඛ්‍ය සැලැස්මක් ප්‍රකාශයට පත් කරන ලද අතර රාජ්‍ය අංශය තුළ, පුජාව වෙත ඇතැම් සේවාවන් හඳුන්වා දී තිබේ. අද දිවයිනෙහි බොහෝ පුද්ගලවල බාහිර රෝගි සායන බොහෝමයක් සහ පුනරුත්ථාපන ඒකක කිහිපයක් තිබේ. පර්යන්ත රෝහල්වල කඩා ඒකක ද පිහිටුවා ඇත. මේවායින් ඇතැම් ඒකක - කළුමුනේ ඇති ඒකකය මෙන් (<http://www.nestsrilanka.com>) ක්‍රියාත්මක කෙරෙනුයේ පුද්ගලයට සහ ඔවුන් සේවය කරන ජනතාවට සරිලුන පුජා රැකවරණ ආකෘති අනුව ය. විහෙන් පුද්ගලයේ ජනතාවට ලබාගත හැකි රැකවරණය සහ සහාය පිළිබඳ දේශීය කුම ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබඳව කවර ප්‍රමාණයකට කටයුතුකර තිබේදැයි පැහැදිලි නැත.

3. මානසික කේෂඩ හෙදු කේෂවය

හෙදු කේෂවා නිපුණතා සහ පිළිවෙත්

වගුව 3.1 : හෙදු කේෂවා නිපුණතා සහ පිළිවෙත්

- ප්‍රතිකර්ම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම
- නිර්ධ්‍යාත්මක, අර්ථකරනය, වාර්තා කිරීම
- රැකබලා ගැනීම සැලසුම් කිරීම සහ විපරම
- අනෙකුත් කාරුය මත්ස්බලය සමග කණ්ඩායම් වැඩ
- රෝගීන් සමග ප්‍රතිකර්ම සම්බන්ධතා ඇතිකර ගැනීම
- සරල ප්‍රතිකර්ම පිළිබඳ මැදිහත්වීම්
- පවුල් සමග කටයුතු කිරීම

1. ප්‍රතිකර්ම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම

මානසික රෝහල්වල අනුගමනය කරන ලද ‘විකිත්සක ප්‍රජාව’ (Therapeutic Community) නමතේ කුමය පිළිබඳ න්‍යාය හා ක්‍රියාවේ යෙදුවේ අනුව වාර්ටුව හෝ රෝහල් පරිසරය ප්‍රතිකර්ම පරිසරයක් බවට පත් කිරීමේ අදහස බිජිවිය. මෙයින් අදහස් වූයේ සමස්තයක් වශයෙන් රෝහල සහ/හෝ වික් වික් පෙද්ගලක වාර්ටුව ප්‍රතිකර්මවලට නැඹුරුවන ක්‍රියා සමාජයක් හෝ ජන සම්ෂායක් බවට පත් කිරීමයි. විකිත්සක ප්‍රජාවක් තුළ දී (අ) කවුරු කුමක් කරන්නේද පිළිබඳව තමන් අතරන්ම තීරණවලට ව්‍යුත්, පවුලක දී හෝ ජන සම්ෂායක දී මෙන් සාමාජිකයේ විනි විදිනෙද කටයුතුවලට සහභාගි වෙති: සහ (ආ) ප්‍රජාව තුළ සිදුවින දේ පිළිබඳව සාකච්ඡා කිරීමට, සාමාජිකයින් අතර ගැටුව විශ්‍රාන්ත කිරීමට සහ නොසන්සුන්තාවන් නිරාකරණය කරගැනීම සඳහා සහභාගි වන්නන්ගේ ක්‍රියා කණ්ඩායම් සහ විශාල කණ්ඩායම් වශයෙන් කුමානුකූල රැස්වීම් සහ පුද්ගලන්තර සාකච්ඡා පැවත්වේ. විනම් ජන සම්ෂායක්ය යන හැඟීමක් වර්ධනය කිරීම අරමුණු කිරීමයි. සමස්ත පරාමාර්ග වන්නේ තමන්ගේ යහසුධිනයට සහ අනෙකුත් මිනිසුන් සමග සුහදුව ජීවත්වීමට ඇති බාධා අවබෝධ කරගෙන තමන්ගේ කටයුතු තමන්ම කරගෙන යාමට සහ ජන සම්ෂායයේ අනෙක් අය සමග කටයුතු කිරීමට රෝගීන්ට හැකියාවක් ලබා

දීමයි. ඔහු හෝ පොදුගලික උපදේශන ලබා දීමට අමතරව මේ සියල්ල සිදු කෙරේ.

වර්තමානයේ දී බොහෝ සංවර්ධිත රටවල මානසික ආඩවිලට ප්‍රතිකාර කරනුයේ ප්‍රධාන වශයෙන් ජන සමුහය තුළදීම ය. ජන සමුහ ඇතිකර ගැනීමට තරම් ප්‍රමාණවත් දීර්ශ කාලයක් රෝගීනු රෝහලේ යදී නොසිරිති. විකිත්සක ප්‍රජාවන් ක්‍රියාත්මක වනුයේ නොරාගත් ස්ථාන කිහිපයක පමණකි. විය ද පොරුණුව්ව අවුලක් හෝ දීර්ශ කාලීන ගැටවු ඇති පුද්ගලයින් සඳහා පමණකි. විහෙන් විකිත්සක ප්‍රජාව පිළිබඳ අදහස බොහෝ රටවල දී ඇතුළ හාටිත කෙරේ. (අ) විදිනෙද සිදුවීම් පිළිබඳව සාකච්ඡා කිරීම, නිවේදන නිකුත් කිරීම සහ පුද්ගලයින් අතර ගැටවු නිරාකරණය කරගැනීමට උත්සාහ කිරීම සඳහා ප්‍රජා රස්වීම් හෝ කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර සහ්තිවේදනයට ඇති බාධා අවම කිරීම. නිද්‍රෑණයක් වශයෙන් නිල ඇඹුම් නොඟා සිරීමෙන්, පොදුගලික නම් හාටිත කිරීමෙන් සහ (ඇ) වාට්ටුව කළමනාකරණය පිළිබඳ තීරණවල දී හැකි පමණින් රෝගීන් සම්බන්ධ කරගැනීම.

2. නිර්ක්ෂණය, අර්ථකරණය සහ වාර්තා කිරීම

රෝග ලක්ෂණ වැඩිවීම් සහ එවා වැඩිවීමේ හෝ වැඩි නොවීමේ ප්‍රමාණය පිළිබඳ නිර්ක්ෂණ වෙළුනවරුන් වෙත වාර්තා කිරීම හෙදියෙන් සතු සාම්ප්‍රදායික රාජකාරියකි. වර්තමානයේ දී පූදෙක්ම රෝග ලක්ෂණ ස්ම්බන්ධයෙන් වැදගත් දෙය නොව හෙද පිළිවෙත් සඳහා වැදගත් දෙය හෙද නිර්ක්ෂණවලට ඇතුළත් වේ. අනෙකුත් රෝගීන් කෙරෙහි රෝගීන් දක්වන ප්‍රතික්‍රියා, සාමාන්‍යයෙන් ඔවුන්ගේ හැසීරීම කෙසේ ද? ඔවුන්ගේ සිනෑස ව්‍යාකම් (රෝගීන් දකින පරිදි) මොනවා ද? කවර ආකාරයේ හෙද පිළිවෙත් රෝගීන්ට උදව් වන්නේ ද? සහ ඔවුන් කළබලයට හෝ හායානක තත්ත්වයට පත් කළ හැක්කේ මොනවාට ද? ආදිය පිළිබඳව හෙදියේ නිර්ක්ෂණ ඉදිරිපත් කළ යුතු වේ. රෝගීයක් හායානක වීමට හෝ කළබලකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබේ යයි සළකනු ලැබේ නම් අවදහම පිළිබඳ තක්සේරුවක් සිදුකර සටහන් කරගත යුතු වේ (පසුව මේ පිළිබඳව දැක්වේ). නිදසුන් වශයෙන් රෝගීයක් තවත් රෝගීයක් නිසා කළබලයට පත්වන්නේ

ඇයි? ඔවුන් ආතතියට පත්ව ඇත්තේ ඇයි? ආදී වශයෙන් නිරීක්ෂණ අර්ථකර්තා කළ යුතු වේ. හැකිහිමි රෝගීය සමග සාකච්ඡා තිරීමෙන් සහ හෙදියන් නිරීක්ෂණය කළ දේ පිළිබඳව ඔවුනොවුන් අතර සාකච්ඡා තිරීමෙන් සාමාන්‍යයෙන් මෙය සිදු කෙරේ. සේවාමුර මාරුවන අතරවාරයේ දී මෙම සාකච්ඡා සිදු කළ හැකි ය. නිරීක්ෂණ වාර්තා කරන සම්මත කුම සහ වැදගත් යැයි සැලකෙන දේ අනුව ඒවා අර්ථකර්තා කරන ආකාරය බොහෝ රෝහල්වල දක්වා තිබේ.

3. රැකබලා ගැනීම, සැලසුම් කිරීම සහ විපරම

වික් වික් රෝගීයෙක් වෙනුවෙන් හෙදියක් නම්කර ඇති අවස්ථාවක දී රැකබලා ගැනීමේ සැලසුම් ප්‍රවිෂ්ටය හොඳුන්ම ක්‍රියාත්මක කළ හැකි ය. ඇතැම් විට තිරීවුම නෑදුකැසීන්ගේ (රැකබලා ගැනීන්) සහයෝගීතාව ඇතිව පිළියෙල කරනු ලබන රැකබලා ගැනීමේ සැලැස්ම අදාළ රෝගීය සහ හෙදියන් අතර ඇති අවබෝධය පිළිබැඩු කළ යුතු ය. කෙසේ වෙතත් හෙදියන් සහ රෝගීන් අතර අවශ්‍ය සහයෝගීතා මට්ටම පිහිටුවා ගැනීමට කළේ ගත විය හැකි නිසා රැකබලා ගැනීමේ සැලැස්මක් පළමුකොට හෙදියන් විසින් පිළියෙල කරගැනීමට සිදුවනු ඇත.

වගුව 3.2 : රැකබලා ගැනීම සැලසුම් කිරීම

තිරතුරුවම රෝගීය සහ නෑදුකැසීන් (හැකිහිමි) අතර සහයෝගයෙන්

- ගැටුලු සෙෂ්තු හඳුනාගෙන විකර්ෂීම
- අවධානය අවශ්‍ය නිශ්චිත ප්‍රධාන සෙෂ්තු ඉලක්ක කිරීම
- එකාබද්ධ අරමුණු පිළියෙල කිරීම
- යෝග්‍ය මැදිහත්වීම් / සහාය තෝරාගැනීම
- මැදිහත්වීම්වල සහායයෙහි එලඹුයීතාව සමාලෝචනය කිරීම
- ගැටුලු සෙෂ්තු නැවත තක්සේරු කිරීම

රැකබලා ගැනීමේ සැලැස්ම, ප්‍රධාන ගැටුලු, අපේක්ෂිත අරමුණු භා පරාමාර්ථ විස්තරකර ක්‍රියාකාර සැලැස්මක් සටහන්කර තිබිය යුතු ය. අමුත් නිරීක්ෂණ හා සාකච්ඡා අනුව බ්‍රා ඇති ප්‍රගතිය හා සිදුකර ඇති

වෙනස්කම් සම්බන්ධයෙන් මෙම සැලැස්ම වරින් වර සමාලෝචනය කිරීම අවශ්‍ය වේ.

4. කණ්ඩායම් වැඩ

විහ්තිකයින්ගේ කණ්ඩායම්වලට (අරුමුදවල ද මැදිහත්වීමේ කණ්ඩායම්) රෝහලෙන් පර්බාහිරව, සම්පූර්ණයෙන්ම පනසමුහයක් තුළ වැඩකිරීමට (ප්‍රජා මානසික සෞඛ්‍ය කණ්ඩායම) පිළිවන. විසේ නැතහොත් ප්‍රධාන වශයෙන් රෝහලකම වැඩ කළ හැකි ය (වාරිවු කණ්ඩායම). වික්ව වැඩ කරන මිනිසුන් කණ්ඩායමක් නිරායාසයෙන්ම එලදායි කණ්ඩායමක් බවට පත් නොවේ. පොදු අරමුණාක් හෝ පොදු පරමාර්ථයක් පිහිටුවා ගැනීම සඳහා ඔවුනට වැඩ කිරීමට සිද්ධුවන අතර මහා සන්නිවේදනයක් පදනම් කරගත් අවබෝධයක් ද සියලුම සාමාජිකයින්ගේ අතර තිබීම අවශ්‍ය ය. කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ගේ හැකියාවන් සාර්ථක කරගැනීමට හැකිවන පරිදි නොදු නායකත්වයක් ද වැඳුගත් වන්නේ ය.

වගුව 3.3 : කණ්ඩායම් වැඩ

- පොදු පරමාර්ථය
- මහා සන්නිවේදනය
- නායකත්වය
- ක්‍රමානුකූල රස්වීම්
- සාමාජිකයින් අතර විශ්වාසය

වාරිවුවක හෝ දිවා රෝහලක ප්‍රතිකර්ම සඳහා සුදුසු පර්සරයක් පිහිටුවා ගැනීම සහ ප්‍රතිකර්ම සඳහා රෝගීන් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට කාර්ය මණ්ඩලයේ වික් වික් සාමාජිකයෙකුට හැකිවීම සඳහා එලදායි කණ්ඩායම් වැඩ අවශ්‍ය වන්නේ ය. වික්ව වැඩ කරන පිරිසක් එලදායි කණ්ඩායමක් ලෙස අඛණ්ඩව නිර්මාණය වන ආකාරය වරින් වර සාකච්ඡා කිරීම අවශ්‍ය ය. ක්‍රමානුකූල රස්වීම් ද අන්තර්වශ්‍ය වේ. ඔහුගේ හෝ ඇයගේ වගකීම් මට්ටම පිළිබඳව සහ වගකීම ඔවුන් වෙත පැවර්ය යුත්තේ කවර අවස්ථාවක ද යන්න පිළිබඳව වික් වික් සාමාජිකයෙක් පැහැදිලි අදහසක් දැරීම ප්‍රයෝගනවත් ය. කණ්ඩායම් සාමාජිකයින් අතර විශ්වාසය තීරුණාත්මක වන්නේ ය. පුද්ගලාත්තර අසිරුතා සාකච්ඡාකර තෝරාබේරා නිරාකරණය කරගැනීමට ක්‍රමයක් ද අවශ්‍ය වේ.

වගුව 3.4 : බහුඹිකෘත්‍ය වැඩ (Multidisciplinary Work) (ව්‍යිક, 2010)

- පොදු දැක්මක්
- එකාග්‍රතාවය
- නායකත්වය
- ප්‍රවිෂ්ට සහ ආකල්පවල වෙනස්කම් පිළිගැනීම
- පොදු විකරණත්වය මගින් තීරණ
- සාමාජිකයින් අතර මනා සන්නිවේදනය
- ගක්තින්වල වෙනස පිළිගැනීම
- තීරණ සම්බන්ධීකරණය සඳහා ප්‍රධාන සේවකයෙක් පත්කර ගැනීම
- තොරතුරු ලබා ගත හැකි බවට තහවුරු කිරීම

බොහෝ අවස්ථාවල දී ශික්ෂණ කිහිපයක වෘත්තිකයේ සියලුල විකරණ වික්ව කවර වූ හෝ ආකාරයකින් රෝගීන් පිළිබඳව කටයුතු කිරීමට සම්බන්ධ වෙති. විවැනි අවස්ථාවල දී විවිධ පුද්ගලයින්ගේ දැයකත්වය ලැබේමෙන් රෝගීන්ට සිදුවන යහපත උපරිම කරගැනීම සඳහා බහුජිකෘත්‍ය වැඩ අත්‍යවශ්‍ය අංශයක් බවට පත් වේ. විවිධ වූ වෘත්තිකයන් වික්ව, (කණ්ඩායමක් ලෙස) වැඩ තොකරන්නේ නම්, පරස්පර විරෝධී උපදෙස් නිසා රෝගීන් අවුවට පත්වීමට පිළිවන. ඒ වනවිටත්, වෙනත් අයෙක් කරඟාති දෙය තමන් ද කිරීමෙන් වෘත්තිකයින්ගේ කාලය බෙහෙවින් නාස්ථි විමර්ශ ඉඩ තිබේ. වෘත්තිකයින් විකිනෙකා අතර ද ගැටුම් ඇත්තිවය හැකි ය. පොදු දැක්මක් ඇතිකර ගැනීමට බහුජිකෘත්‍ය කණ්ඩායමක් උත්සාහ කළ යුතු අතර සාකච්ඡාව සහ මනා නායකත්වය මගින් සම්මුතියට විළුණිය යුතු වේ. බහුජිකෘත්‍ය කණ්ඩායම් වැඩ නිසි පරදි හා එලදුයි ලෙස ක්‍රියාත්මක කිරීම පහසු තොවිය හැකි ය. වික් විශේෂිත ශික්ෂණයක් හෝ පුද්ගලයෙක් තීරණ ගැනීමේ කාර්යයේ දී ආධිපත්‍යය දැක්වීමට හැකුරු විය හැකි ය. රෝගීන් වික් පුද්ගලයෙකුට විරෝධිව තවකෙක් කෙටිවීමට ඉඩ ඇති නිසා ‘හේද දින්නවීම්’ ඉස්මතුවය හැකි ය. පොදු ප්‍රවිෂ්ටයකට අනුව කටයුතු කිරීම අසිරු බව ඇතැම් සාමාජිකයින් අදහස් කිරීමට ඉඩ ඇත. විහෙදින් අසිරුකම් අවම කිරීම සඳහා කිසියම් ව්‍යුහයක් ක්‍රියාත්මක කළ යුතු වේ.

5. ප්‍රතිකාර සඳහා සම්බන්ධතා ඇතිකර ගැනීම (Therapeutic Relationship)

වගුව 3.5 : ඔබගේ රෝගීන් හඳහා ගැනීම (පැර. 2010)

- රෝග ලක්ෂණ ද ඇතුළුව විසඳුමට අවශ්‍ය ඔවුන්ගේ පිටත ගැටලු
 - රෝගලෙහි රැකබලා ගැනීම යටතේ සිටීමට හේතු
 - ප්‍රතිකාරයෙහි අරමුණු
 - ඔවුන්ගේ ගක්තීන්, දුබලතා සහ හැකියාවන්
 - ඔවුන්ගේ පසුතල
- රෝගීන් දකින ආකාරය වික් වික් රෝගීයෙකුගෙන් සොයා බලන්න

වගුව 3.6 : විකින්සක ප්‍රවිෂ්ටිය (Therapeutic Approach) (පැර. 2010)

- රෝගීන්ගේ ගක්තීන් කෙරෙහි අවධානය ගොමු කරන්න
- තම ගැටලු පරිභා කිරීමට රෝගීන්ට සහාය වන්න
- යථාර්ථවාදී ඉලක්ක තබාගැනීමට රෝගීන්ට උදවී කරන්න
- ගැටලු විසඳුමේ දී සාධනීය තුම්කාවක් ඉටු කිරීමට රෝගීන් දීර්ඝන්වන්න
- තිශ්විත සායනික මැදිහත්වීම් භාවිත කරන්න

හෙදියන් ප්‍රධාන වශයෙන් තමන් පිළිබඳව සලකන්නේ ප්‍රතිකර්ම ක්‍රියාවලියේ මෙවලම් ලෙස ය. විඛැවීන් ‘ප්‍රතිකර්ම සම්බන්ධතාවය’ (Therapeutic Relationship) මුළුමනින්ම වැදගත් වේ. මේ සඳහා හෙදියන් තම රෝගීන් හොඳුන් හඳුනා ගැනීම අවශ්‍ය ය. රෝගීන් සමග වැඩ කිරීමේ දී උපදේශනය (Counselling) බඩාදීම සහ මහෝ වර්යා විකිත්සාව (Cognitive Behaviour Therapy) ඇතුළුව විවිධ ප්‍රවිෂ්ටි ගණනාවක් භාවිත කළ හැකි ය. මේවා පස්වෙනි පරිවිශේදයේ දී කෙරියෙන් විස්තර කෙරේ. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් විකිත්සක ප්‍රවිෂ්ටියක් ඇතිකර ගැනීමට ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රහුණුවේ දී හෙදියන්ට අවස්ථාව සැලකේ.

6. කරල විකිත්සක මැදුහත්වීම්

සරල විකිත්සක මැදුහත්වීම් සහිතව ඒ වේ පුද්ගල පදනමක් මත රෝගීන්ට උදවා කිරීම සඳහා ගැඹුරු ප්‍රහුණුවක් ලබා ගැනීම අවශ්‍ය නොවේ. තමන් වැඩ කරන කණ්ඩායමේ සහයෝගය ඇතිව තම රැකවරණය යටතේ සිරින රෝගීන් සමඟ සරල පුද්ගලික කාර්යයන් ඉටුකරගෙන යාමට සියලුම හේදියෙන්ට පිළිවන. හේදී සේවයේ පුවිෂේෂ යන මැයෙන් ඇති 5 වන පරිවිශේදය රෝගීන් සමඟ පොදුගලිකව වැඩකටයුතු කිරීමේ දී අදාළ උපදේශන සහ හැසිරීම් පුවිෂේෂ විස්තර කරයි.

7. පවුල් සමඟ කටයුතු කිරීම

ශ්‍රී ලංකාවේ පවුල් බොහෝ අවස්ථාවල වැදගත් කාර්යනාරයක් ඉටු කරයි. මානසික අසහනයෙන් සහ ආබාධවලින් සුවය බඩුමන් සිරින බොහෝ පුද්ගලයින්ට පවුල් ඒකකය තීරණාත්මක වන්නේය. ජන සමුහය තුළ හෝ මානසික රෝහලක් වැනි ආයතනයක් තුළ මානසික සේවය සේවය පදනම් වුවත් විහිම කොටසක් ලෙස පවුල් පිළිබඳව සැලකිය යුතු වේ. මෙතක දී මානසික රෝහලට ඇතුළුකරන ලද බොහෝ රෝගීන් බැඳීමට අමුත්තේ පැමිණෙනි. සාමාන්‍යයෙන් ඔවුනු පවුල් සාමාජිකයේ වෙති. පවුල් සම්බන්ධය විවිධ ආකාරයෙන් පුගුණ කළ හැකිය.

වගුව 3.7 : පවුල් සම්බන්ධ පුගුණ කිරීම (ගණෝකන්, 2010)

- තක්සේරු කරන අවස්ථාවේ දී පවුල් රෝගීවීමක් (රෝහලට ඇතුළු කිරීමට පෙර)
- රෝහලේ වාට්ටුවලට පහසුවෙන් ප්‍රවේශීමට ඇති හැකියාව
- කාර්ය මත්ත්විලය සමඟ තීතර තීතර රෝගීවීම් පැවැත්වීම
- අනෙකුත් පවුල් සමඟ රෝගීවීම්
- රෝගීන් බැඳීමට යාම සඳහා පවුල්වලට සහාය සැපයීම (නිදසුන් : ගමන් වියදුම් ලබාදුම්)
- හැකි අවස්ථාවල දී රෝගියා සමඟ ජීවත් වීම (නිදසුන් : මධ්‍යමාපුවේ බලාසිරීන්හන්ගේ (bystander) තුමය)
- රෝහලෙන් ප්‍රතික්රීමට ආසන්නයේ දී පවුල් රෝගීවීමක්

රෝගීයෙක් රෝහලකට ඇතුළු කළ විට සිදුවන්හේ කුමක් දී යන්න පිළිබඳව පවුලේ සාමාජිකයේ නිතර අසහනයට සහ අවුලට පත් වෙත. ඔවුන් ආදරය කරන ඇය හොඳුන් සහ අනුකම්පා සහගතව රැකබලා ගන්නා බවට ඔවුනට සහතික කළ යුතු වේ. ප්‍රතිකාර සහ රෝග විනිශ්චයන් පිළිබඳව පවුලේ සාමාජිකයින් ප්‍රශ්න කිරීමට පිළිවන. හෙදියන් මේවාට පිළිතුරු දිය යුතු අතර, විසේන් නැතහොත් ඩේවාට පිළිතුරු සැපයිය හැකි කෙනෙක් වෙත ඔවුන්ව යොමු කළ යුතු ය. රෝගීන්ට ඇති බොහෝ ප්‍රශ්න පවුල් පිළිතය සහ සම්බන්ධතා පිළිබඳව ය. විහෙකීන් රෝගීයෙක් සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින්ගේ අදහස් ලබා ගැනීම වැදගත් ය. විසේම, රෝගීන් සඳහා ප්‍රතිකාර, රෝගීන්ගේ අවශ්‍යතා සහ ආධාර පිළිබඳ ඔවුන්ගේ පවුල් ඇතුළත් කිරීම සමග සමාඟනී විය යුතු ය. අනෙකුම් අවස්ථාවල දී වෙන් වෙන්ව හෝ අදාළ රෝගීන් හා එක්ව, උපදේශන කාර්ය සඳහා පවුලේ සාමාජිකයින් සම්බන්ධ කරගත යුතු වේ. පහ සම්පූර්ණ තුළ වැඩි කරන හෝ දිවා රෝහලක රෝගීන් රැකබලා ගන්නා හෙදියන්ට ‘මහෝ විද්‍යාත්මක අධ්‍යාපනය’ (Psycho - Education) යනුවෙන් හැඳින්වෙන ඉගෙනුම ඔවුන් වෙත ලබා දීමට සම්බන්ධ විය හැකි ය. මෙයින් අදහස් වනුයේ ගැටුවල ස්වභාවය සහ සුඩායක් ලබා ගැනීම සඳහා පවුලේ සාමාජිකයින්ට උදාව් විය හැකි සහ / හෝ සම්බන්ධ විය හැකි ආකාරය ඔවුන්ට පැහැදිලිකර දීමයි. මානසික අධ්‍යාපනය සිදු කළ යුත්තේ කත්ඩ්බූයමේ අනෙකුත් සාමාජිකයින්ගේ විකාශන්වය සහ වෛද්‍යවරුන්ගේ සම්බන්ධය සහ සහාය ඇතිව ය. රෝහලක අනෙකුතර රෝගීන් සම්බන්ධයෙන් විවන් කාර්යයන් කළ හැකි වේ. නැදුස්සීන් රෝහලට පැමිණුන අවස්ථාවල දී මෙන් නොව මෙය විභාග හොඳුන් සිදු කළ හැක්කේ ඔවුන්ගේ නිවෙස්වලට යන අවස්ථාවේ දී ය.

හෙදියන් ප්‍රජා වැඩසටහනක හෝ දිවා රෝහලක සේවයේ නිරත වී සිරින විට පවුල් සමග වැඩි කිරීම, රෝගීකා සමග වැඩි කිරීම මෙන්ම වැදගත් වේ. පවුලේ ඇය සමග හෝ පවුලේ ඇය අතරන් නම්කීරෙන රැකබලාගන්නෙක් සමග රැකබලාගැනීමේ සැලැස්ම ගැන සාකච්ඡා කළ යුතු ය. ප්‍රතිකාරවල හෝ රැකබලාගැනීමේ පරිසරය පිළිබඳව මොනයම් හෝ වෙනස්කීම් සිදු කිරීමට අදහස් කරන්නේ නම් ඔවුන්ගේ අදහස් විමසීම වැදගත් වන්නේ ය. පවුලේ පුද්ගලාන්තර ගැටුව පවතින්නේ නම් මේවා හැඳුක්මට හෙදිය උත්සාහ කළ යුතු අතර විසේ නැතහොත් මෙම කාර්යය භාරගත හැකි වෙනත් වෘත්තිකයෙක් වෙත පවුල යොමු කළ යුතු වේ.

මූලික හෙද යුතුකම්

වගුව 3.8 : මානසික කොඩිය හේඛියකගේ මූලික යුතුකම්

මනා සන්නිවේදනය සහ විශ්වාසය පිහිටුවා ගැනීම

- රෝගීන්ගේ සමාජ පසුතලය සහ සංස්කෘතිය පිළිබඳ කිසියම් දැනුමක් ලබා ගැනීම
- රෝගීන් සහ කාර්ය මත්ඩලය අතර ‘බල විෂමතාවය’ නොතකා රෝගීන්ට සමානයින් සේ සැලකීම
- වෙනස් පසුඩීමකින් පැමිණුන රෝගීන් වෙත ඔබ දක්වන ප්‍රතිචාර ඇවෙශ්ඨ කරගැනීම (රෝගිය වෙනස් ජනවාරියික කණ්ඩායමක, කුලයක හෝ සමාජ පත්තියක විය හැකි ය)

රෝගීන් කමුග ප්‍රතිකර්ම සම්බන්ධතා ඇතිකර ගැනීම

- පොදුගලුක සම්බන්ධතාවය
- රහස්‍යනාවය
- රෝගීන් සහ ඔවුන්ගේ පවුල් බලගැන්වීම

රෝගීන් වෙනුවෙන් ඉදිරිපත් වීම

- රෝගියාගේ දැඩ්ටිකෝන්‍යා කාර්ය මත්ඩලයේ වෙනත් සාමාජිකයින්ට පැහැදිලිකර දීම
- රෝගියාගේ දැඩ්ටිකෝන්‍යාට ගරුකිරීම

රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම

- පුද්ගලයාට සහ මානුෂික අයිතිවාසිකම්වලට ගරු කිරීමේ සමතුලීන බව

පොදුගලුකත්වයට සහ මානුෂික අයිතිවාසිකම්වලට ගරු කිරීම

- අයිතිවාසිකම් අනිමිකරණයේ මත්ද යන බවට පැහැදිලි වීම (නිදුසුන් : රෝගියෙක් ඔහුගේ ගැනීම ප්‍රතිසේෂ්ප කිරීම, රෝගලෙන් පිටව යාමට අවශ්‍යවීම. වෙන්කර තැබීමට සිදු වීම වැනි අවස්ථාවල)

රෝගීන් රැකබලා ගැනීම (රැකබලා ගැනීමේ යුතුකම)

- අවබෝධය
- මූෂධ හෝ වෙනත් ප්‍රතිකාර ලබාදීම
- ප්‍රවණ්ඩත්වය හෝ කළඹලකාර හැසිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම

දිනපතාම රෝගීන් හමුවන නිසා සහ ඔවුන් දැන හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙන නිසා රෝගුවල සේවය කරන හෙදියන් ප්‍රතිකාර සැපයීමේ දී පෙරමුණ ගෙන සිටිති. කිසියම් දෙයක් විකට විකතු සිදුකිරීමේ දී, ඇතැම් විට ඇවිදීමේ දී හෝ ක්‍රිඩාවක් කිරීමේ දී පවා වැදගත් දේවල් ගෙන සහ තමන්ගේම හැරීම් පිළිබඳව හෙදියන් සමග කරාකිරීම වඩාත් පහසු බව රෝගීනු නිතර දැනගෙන සිටිති. වැඩ කිරීමේ දී, ක්‍රිඩා කිරීමේ දී, රැසපවාහිනී නරඹීමේ දී, ආහාර ගැනීමේ දී, සමාජයීව හැසිරීමේ දී සහ 'උපදේශන සැසි වාරවලදී' විධිමත් ආකාරයකින් හෝ ඊටත් වඩා නිතර නිතර මිත්‍රීලිය කරාකිරීමේ දී රෝගීන් සමග විකට වැඩ කිරීමෙන් ඇතැම් හෙදියන් තම රෝගීන්ට හඳුනා ගනිති. විහෙන් ඔවුන්ට පහත සඳහන් නිශ්චිත රාජකාරී කටයුතු තිබේ.

1. සහ්නිවේදනය සහ විශ්වාසය පිහිටුවා ගැනීම

මෙය නිතරම පහසු නොවේ. රෝගීන් අනිඛවා යන බලතල වසත්තිකයින් සතු නිසා වික් අතකින් මෙහි දී බලවිෂමතාවක් පවතී. මෙය රෝගීන් තුළ බියට හා අසහනයට තුළු දෙන අතර ඇතැම් රෝගීන් හෙදියන් කෙරෙහි සතුරුකම් ප්‍රකාශ කිරීමට පිළිවන. මේ හා සමානවම හෙදියන් රෝගීන් සම්බන්ධයෙන් බියපෙනක හැරීමක් ඇති ඔවුන්ගෙන් සිදු විය හැකි විදිරවාදීකම් පිළිබඳව බියට පත්වීමට පිළිවන. ඒ නිසා හෙදියන් තමන්ගේම හැරීම් අවබෝධ කරගත හැකි විය යුතු අතර සහ්නිවේදනය පිහිටුවා ගැනීමේ දී මෙම හැරීම මගින් බාධා පැමිණවීමට ඉඩිය යුතු නොවේ. ඇත්ත වශයෙන්ම මානසික සෞඛ්‍ය පරිසරයක හෙදි - රෝගී සම්බන්ධතාවය පහසු නොවේ. මේ පිළිබඳව සිතා බලා තම සැයැන් සමග සහ රේඛිය කළමනාකාරත්වය සමග සාකච්ඡා කිරීමට හෙදියන්ට අවස්ථාවක් තිබිය යුතු වේ. මෙම කරුණු පිළිබඳව හෙදියන්ට සාකච්ඡා කළ හැකි සහාය කණ්ඩායම් හෝ දෙදෙනෙක් අතර පමණක් කරන අධික්ෂණය ඇතැම්විට ප්‍රයෝගනවත් විය හැකි ය.

2. ප්‍රතිකර්ම සම්බන්ධතාවක් ඇති කිරීම

හෙදියන්ගේ දෙවෙනි යුතුකම වන්නේ වික් වික් රෝගිය සමඟ ප්‍රතිකර්ම සම්බන්ධතාවක් ඇතිකර ගැනීමයි. ප්‍රධාන හෙදියක් සහිත කුමයක් තිබේ නම් ‘විම හෙදියගේ’ සේවය ලබන රෝගින් සමඟ මෙම සම්බන්ධතාවය ඇතිකර ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු ය. ප්‍රතිකර්මයට තැපුරු තත්ත්වයක් සඳහා, අනෙකුතා සම්බන්ධතා හා විශ්වාසයක් ඇතිකර ගැනීමට හෙදියනට සිදුවන්නේ ය. වික් වික් රෝගියෙකුට හෙදිය සුවිශේෂ ලෙස සලකන බවට හැරීමක් රෝගිය තුළ ගොඩනැගීම අවශ්‍ය වේ. රෝගින්ගේ ගැබු ගැන හෙදියන් අනෙකුත් පුද්ගලයින් සමඟ කරා කරන්නේ යැයි රෝගින් සිතුවහොත් ඔවුන් තම ගැබු හෙදියන් වෙත නොකිමට ඉඩ තිබේ. විහෙන් හෙදියක් සහ රෝගියෙක් අතර රහස්‍යභව සඳහා මිශ්‍ය විකක් නොවන්නට පිළිවන. රෝගිනු රහස්‍යභව ඉල්ලා සිටියහොත් තත්ත්වය ඔවුන්ට පැහැදිලිකර දිය යුතු ය. විනම් හෙදිය, රෝගියාගේ යහපත තකා වැඩි කරන කණ්ඩායමක කොටසක් බවත් ලැබූ තොරතුරු කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් සමඟ බෙදාගැනීම වැදාගත් බවත් රෝගියාට එන්තු ගැන්වීමයි. වඩාත් වැදාගත් වන්නේ මෙම තොරතුරු විසේ බෙදාගන්නේ රෝගියාගේ යහපත සඳහා මිස ප්‍රාදේක් කටකතා සහ විනෝදය සඳහා නොවන බවට රෝගියාට තහවුරු වීමයි. හෙදියන් කෙරෙහි රෝගින්ගේ විශ්වාසය තිරායාසයෙන්ම දිනිනොවන අතර, අවබෝධය, රෝගින්ගේ සුහසාධනය කෙරෙහි දක්වන සැලකිල්ල සහ සියල්ලටත් වඩා රෝගින්ට ගරුකිරීම ඔවුනට දැන ගැනීමට සැලක්වීමෙන් විය කුමකුමයෙන් ගොඩනැගිය යුතු ය. රෝගිය හෙදිය විශ්වාස කරන්නේ නම්, ඔහු/ඇය සුවපත් වීමට ඔහුව/ඇයට අවශ්‍ය සහය සැපයීමට හෙදියකට පිළිවන.

3. වෙනුවෙන් පෙනීකිරීම (Advocacy)

හෙදියකගේ තෙවැනි යුතුකම වන්නේ රෝගිය වෙනුවෙන් පෙනී සිටීමයි. කණ්ඩායමේ අනෙක් කිසිදු සාමාජිකයෙකුට වඩා රෝගියාට සම්පත් හඳුනාගැනීමට හෙදියකට පිළිවන් නිසා කිසියම් විශේෂ කාරණයක් සම්බන්ධයෙන් රෝගියාට හැගෙන ආකාරය, වාට්ටුවේ තත්ත්වය, කාර්ය මණ්ඩලය ඔවුනට කතා කරන ආකාරය, නියම කර ඇති ප්‍රතිකාර ආදි

කරුණු වෙබුද්‍යවිරුද්‍යන් ද අනෙකුත් සාමාජිකයින්ට පැහැදිලිකර දීමේ හොඳ තත්ත්වයක සිටින්නේ හෙදියයි. මෙම යුතුකම නිසි පරිදි ඉටු කිරීමට නම්, රෝගීය ප්‍රශ්න කිරීමට ඉඩ ඇති රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ආදිය පිළිබඳ විමසුම්වලට රෝගීන්ට සෙනක් සැලසෙන ආකාරයෙන් සත්‍යවාදීව සහ අවංකව පිළිතුරු දීමට හෙදිය සුදුනම්ව සිටිය යුතු ය.

4. ආරක්ෂාව තහවුරු කිරීම

සියලුම රෝගීන්ගේ පොදුගලිකත්වය සහ මානුෂික අයිතිවාසිකම්වලට ගරු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හෙදියක සතු සිව්වැනි යුතුකම වේ. මේ අමතරව තමන් පවසන දෙයකට කන් දෙන බව සහ ඔවුන්ගේ ප්‍රාථමිකත්වන්ට ගරුකරන බව රෝගීන්ට හැකි ය යුතුය. වෙනත් වචනවලින් කිවහාන් රටේ නීතිය අනුව අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙස රෝගීන්ට සැලකීමට, බලතල තීබෙන තතත්ත්වයන් දරන සෑම කෙනෙකුටම වශයෙන් තිබේ.

5. පොදුගලික අයිතිවාසිකම්වලට ගරුකිරීම

පස්වෙනුව හෙදියකගේ යුතුකම වන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් හෝ නේවාසිකයින් වශයෙන් සියලුම රෝගීන්ගේ පොදුගලිකත්වයට හා ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම්වලට ගරුකිරීමයි. මෙම අයිතිවාසිකම් අනිධවා යාමට ඔබ තීරණය කරන්නේ නම් නිදසුන් වශයෙන්, ඔෂ්ඨ ප්‍රතිකේෂීප කිරීමට රෝගීයෙකුට ඇති අයිතිය - ඔවුන් කැමති පරිදි යාමට ඒමට ඇති අයිතිය - ඔබ විශේෂ කරන්නේ මන්ද යන බවට අයිතිවාසිකම් පිළිබඳ නීතිය කුමක්ද යන බවත් සලකා ඔබේම සිත පැහැදිලි කරගත යුතු ය. මේවා අයිති ගැටුලු සහ මතසේදුයට තුළු දිය හැකි කරුණු තිසා මේ පිළිබඳව ඔබගේ සගයින් අතර සහ රේඛිය කළමනාකාරත්වය සමග සාකච්ඡා කළ යුතු වේ.

6. රැකබලා ගැනීම

රෝගීන් රැකබලා ගැනීම හෙදියකගේ භාවිති යුතුකම වේ. සුව දේවයෙහි රැකබලා ගැනීමේ සම්පූද්‍ය දිග කළක සිට පැවත වින්හකි.

මානසික ආඛාධයකින් පෙළෙන පුද්ගලයින්, අන් අය සමග අන්තර් ක්‍රියාකාරක්වයෙන් ඉටත් වීමෙන්, කැලණිල් සහගත හැසිරීමෙන්, හෝ කේපය මගින් සිය බිය සහ අවුල ප්‍රකාශයට පත්කිරීමට ඉඩ තිබේ. අදාළ රෝගියාගේ සුභසාධනය සහ යහුණිවනය මෙන්ම අනෙකුත් රෝගීන්ගේ සිනා ව්‍යාකම් ද සිත්ති තබා ගතිමින් මෙම තත්ත්වය අවබෝධ කරගෙන අනුකම්පා කිරීමේ සහ රැකඩලා ගැනීමේ ආකල්පයකින් හෙදියන් තම රෝගීන් කෙරෙහි ප්‍රතික්‍රියා දක්වන්නේ යැයි අපේක්ෂා කෙරේ. වෛද්‍යවරෙන් විසින් නියමකර ඇති ඔජ්ජඩ ලබා දීම සහ/හෝ බූෂ්‍රික්ෂණ කත්ඩ්බායම විසින් තීරණය කර ඇති වෙනත් ප්‍රතිකාර කිරීම් රෝගීන් රැකඩලා ගැනීමේ කාර්යයෙහි කොටසකි. හෙදියකට ප්‍රතිකාර පිළිබඳ සැකයක් තිබේ නම් ඔහුගේ/ඇයගේ උසස් නිලධාරන් සහ අදාළ වෛද්‍යවරෙන් සමග සාකච්ඡාකර කිසියම් අවබෝධයකට පැමිණිය යුතු ය.

4. ප්‍රචණ්ඩත්වය සහ කැලම්ලි සහගත හැකිරීම

වික්සන් රාජධානියේ සායනික විශිෂ්ටත්වය සඳහා වූ ජාතික ආයතනය (www.nice.org.uk) විසින් නිකුත්කරන ලද පත්‍රිකාවකින් මෙම කොටසේ සඳහන් උපදෙස් උප්‍රවාගේන්නා ලදී. කවර අයුරකින් හෝ හැකියාවක් තිබේ නම් සිදුවීම් වළක්වා ගැනීම වඩාත් යහපත් ය. වික් වික් සිදුවීමක් සම්බන්ධයෙන් කාරුණිකව කටයුතු කළ යුතු වේ. හැකිනම් අදාළ රෝගීයා ද සම්බන්ධ කරගෙන සිද්ධියෙන් පසු සමාලෝචනයක් කළ යුතු ය.

වගුව 4.1 : සිදුවීම් මගහරවා ගැනීම (වික්සන් රාජධානියේ සායනික විශිෂ්ටත්වය සඳහා වූ ජාතික ආයතනයේ NICE 2005 පත්‍රිකාවකින් උප්‍රවා ගන්නා ලදී)

- රෝගීය සහ අන් අය සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය නිර්ණ්‍යතාය කිරීම
- වික් වික් පුද්ගලයාගේ ගැටුම සහ පසුගලය පිළිබඳව දැනීමක් ලබා ගැනීම
- කවර දෙයකින් ඔවුන් නොසන්සුන් වන්නේ ද ? ඇයි ?
- නොසන්සුන්තාවයක් / වික් වික් රෝගීන් ප්‍රකෝපකාරී වීම ඇතිකරන හේතුන් තීරණය කරගන්න
- සිදුවීම් වළක්වා ගැනීමට / සන්සුන් වීමට, නොදුම විදියට කටයුතු කළ යුත්තේ කෙසේදී රෝගීන් සන්සුන් වූ පසුව විමසන්න (නිදසුන් වශයෙන් සිද්ධියට පසු සමාලෝචනය)
- කිසියම් කටයුත්තක නිරත කරවන්න
- ගොඩනැගී ඇති නොසන්සුන්තාවය සොයාගෙන ඉක්මනීන් වය අඩු කිරීම
- හේඛියන් රාජකාරී කටයුතු බාර දෙන විට නිර්ණ්‍යතා සටහනකර තැබීම

මිනිසුන් සාමාන්‍යයෙන් නොසන්සුන්තාවයට පත්වන්නේ සහ සන්සුන්තාවයට පත්වන්නේ කුමන හේතුන් නිසාදුයි අවබෝධ කරගෙන තම නිර්ණ්‍යතාවල සටහනක් කාරුය මණ්ඩලය තබා ගත යුතු ය. නිදසුනක් වශයෙන් කෙටින්ම රෝගීයාගේ දැක් දිහා බැලීමෙන් හෝ ඇතැම් ආකාරයකට කට්‍යාකිරීමෙන් ඇතැම් රෝගීන් නොසන්සුන්තාවයකට පත්වීමට පිළිවන. තම

අදහස් හා නැගීම් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබ විට බොහෝ පුද්ගලයෝ සහ්සුන් වෙති. නිසසිල ස්ථානයක (භූදකලා කිරීමට ඇති කාමරයක් නොව නිසාල්මන් කාමරයක් ලෙස වෙන්කර ඇති කාමරයක) අන් අයගෙන් වෙන්කර තැබේමෙන් හෝ ඔවුන් කිසියම් කටයුත්තකට සම්බන්ධ කරගැනීමෙන් (විතු ඇදීම හෝ ගාරීරක අභ්‍යන්තර) ඇතැම් රෝගීන් සහ්සුන් කිරීමට පිළිවන.

ඉතාමත් සම්ප ලෙස නිර්ස්‍යාත්‍ය කිරීමෙන් රෝගීන් ප්‍රකේෂකාර් වීමට හෝ ප්‍රවිණ්ධිත්වයට පත් කිරීමට හැකි බව සැලකිය යුතු වේ. රෝගියාගේ අනිමානයට සහ පුද්ගලිකත්වයට අනුරූප වන පරිදි සහ රෝගියාගේත් ඔහු/ඇය වටා සිටින අනෙක් අයගේන් ආරක්ෂාව තහවුරුවන පරිදි නිර්ස්‍යාත්‍ය මට්ටම අවම මට්ටමක විය යුතු ය. රෝගීන්ට කාරාකර ඔවුන් සහ්සුන් කරවීමෙන් රෝගීන් කාලුණිල්ලට පත්වීමේ අවදහම අඩුකිරීමට කාරාය මත්ස්‍යලය උප්සාහ දැරීමෙන් පසුව පමණක් ඉහළ මට්ටමක නිර්ස්‍යාත්‍ය උපයෝගී කරගත යුතු වේ. සිදුවීමට ඉඩ ඇති ප්‍රවිණ්ධි අවස්ථා පිළිබඳව නිර්ස්‍යාත්‍ය, රාජකාරී කටයුතු භාරදීමේ සටහන්වල සඳහන්කර ඊළග හේද සේවාමුරයට දැක්විය යුතු ය. නිර්ස්‍යාත්‍යට භාජනය වී සිටින රෝගීන් විසේ නිර්ස්‍යාත්‍ය කරන්නේ කුමක් නිසා ද යන බවත් ඔවුන්ට පැහැදිලි කළ යුතු වේ. විසේම කාරාය මත්ස්‍යලය, අලුත් කාරාය මත්ස්‍යලයකට නිර්ස්‍යාත්‍ය බාරුදෙන විට රෝගියා ද හැකි නම් විනි සිරිය යුතු ය.

වගුව 4.2 : කැලුණිලිකාර් භාශීරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම

- කැලුණිලිකාර් ස්වභාවය අඩු කිරීම (රෝගීන්ට ක්‍රියා කිරීමෙන්)
- සුන් වූ බිඟාපොරොස්තු සහ කේපය පිළිබඳව තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලැබෙන පරිදි රෝගීන් සමග ක්‍රියාත්මක කිරීම
- අවධානය වෙනතකට ගොමු කිරීම - කිසියම් ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ කරගැනීම
- ගාරීරකට පාලනය කිරීම (අවසාන පියවර වශයෙන්)
- වෙන්කර තැබීම (හැකි කෙටිම කාලුයකට)
- ඉක්මණීන් ප්‍රතිකාර මගින් නතුකර ගැනීම (ආරක්ෂාතානය් සහ මාර්ගෝපදේශකත්ව අනුව)
- සිද්ධියෙන් පසු සමාලෝචනය

ප්‍රවිත්තීන්ට පත්විය හැකි අවස්ථාවක් ආරම්භයේදී සහ රෝගීයෙක් අවධානය වෙනත් කොමු කිරීමේ කිසියම් ත්‍රියාමාර්ගයක් සාර්ථක නොවන්නේ නම් ලුකි වශයෙන් රෝගීයට කඩා කිරීමට උත්සාහ කළ යුතු ය. මෙයෙන් අසාර්ථක වන්නේ නම් කාර්ය මණ්ඩලයේ විත් සාමාජිකයෙක් තත්ත්වය පාලනය කිරීම තමන් අතට ගෙන ඔවුන් කිරීමට අදහස් කරන දෙය අදාළ රෝගීයට සහ අසල සිරින අනෙක් අයට පැහැදිලි කළ යුතු ය. නිදසුනක් වශයෙන්, විම ස්ථානයෙන් ඉවත්වන ලෙස අනෙක් අයට පවසා තමන්ට කිසියම් තෝරාගැනීමක් ඇති බව රෝගීන්ට දැනෙන්නට සැලැස්වීමට තත්ත්වය පාලනය කරන හේදිය කටයුතු කළ යුතුය. නිදසුනක් වශයෙන්, සන්සුන් වීම (නැතහෙත් ඔබ වෙනත් අයෙකුට ගාර්ඩකට රුද්ධීමට පිළුවන), තමන්ගේ ඇඳුන්වලට හෝ නිසසල ස්ථානයකට (නිධේනම්) යාම, බෙහෙන් විදීමකට ලක්වීම හෝ පුදකලා කාමරායකට යනු ලැබීම - මේවායින් කැමැත්තක් තෝරා ගැනීමට රෝගීන්ට පිළුවන. තමන්ට තර්ජනයක් සේ රෝගා පිළිගත හැකි කිසිවක් පාලනය හාරව සිරින හේදිය නොපැවෙසිය යුතු ය. මේ සියල්ල සාර්ථක නොවන්නේ නම් වෙනත් කිසියම් ත්‍රියාමාර්ග යක් අවශ්‍ය වන්නේ ය.

කඩා කිරීමෙන්, පළක් නොවන්නේ නම් සන්සුන් කිරීමේ අනෙකුත් කුම පහත සඳහන් අනුපිළිවෙළන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ යුතු ය.

- ❖ රෝගී නිර්ෂාණය කිරීම
- ❖ වෙනත් අයෙකුට රුද්ධීම වළක්වා ගැනීම සඳහා ගාර්ඩක පාලන කුම යොදු ගැනීම
- ❖ ඔහු දීම (බෙහෙත් මගින් ඉක්මනීන් සන්සුන් කරවීම)
- ❖ රෝගී පුදකලා කාමරායකට රැගෙන යාම

මෙම ප්‍රවිෂ්ට උපයෝගී කරගත යුත්තේ කිසිදාක දූෂ්‍යවමක් දේ නොව රෝගීයට සන්සුන්වීමට උද්ධී කිරීමක් ලෙස ය. මේ සියල්ල කළ යුත්තේ අනෙකුත් කුම යොදු ගැනීමට විශේෂයෙන් කඩාබස්කර යටුපත් කරගැනීම (talking down) උත්සාහකර අසාර්ථක ව්‍යවහාර් පමණකි. පුදෙක් මෙම අනෙකුත් කුම යොදාගන්නා නිසාම, රෝගීයට කඩාකර ඔහු/අය සන්සුන් කිරීමට ගන්නා උත්සාහය හේදිය විසින් නතර නොකළ යුතු ය.

කරන්නේ කුමක් දී යන්න නිගමනය කිරීමේ දී රෝගීයාගේ අවශ්‍යතා, ආරක්ෂාව (රෝගීය හඳුනාබාධයක් වැනි ගාරීරක ආබාධ තත්ත්වයකින් පෙළෙන්නේක් විය හැකි ය) සහ මිනිසේක් වශයෙන් මිහු සතු අයිතිවාසිකම් ගෙන ද හෙදිය සිතා බැලිය යුතු ය. කුමක් කළ යුතු දැයි රෝගීය කළේන් ඉල්ල්මක් කර තිබේ නම් (කළින් සිද්ධියක් විස්තර කරන අවස්ථාවක දී) හැකිතාක් දුරට මෙම ඉල්ල්ම ගෙන සිතා බැලිය යුතු ය. මෙම සිද්ධිය නිසා අනෙකුත් රෝගීන්, කාර්ය මත්ත්වලය සහ රෝගීන් බැල්මට වින අමුනත් කෙරෙහි සිදුවන බලපෑම් ගෙන ද සිතා බැලිය යුතු වේ. සිද්ධිය හෝ රට සම්බන්ධ පුද්ගලය ගෙන ඕනෑමට වැඩි හෝ තත්ත්වයට අනුරූප නොවන දෙයක් කාර්ය මත්ත්වලය සිදු නොකළ යුතු ය.

ගාරීරකව පාලනය කිරීම (Physical Restraint)

ගාරීරකව රෝගීයාගේ බැඳ තබාගෙන සිටිය යුත්තේ හෝ පාලනය කළ යුත්තේ රෝගීය සන්සුන් කිරීම සඳහා ඔහුගේ කැලුණිල්ල අඩුකිරීමට ගත් උත්සාහයන් අස්ථ්‍රික ව්‍යවහාර්ත පමණක්. හැකි කෙරීම කාලයකට ගාරීරක පාලනය යොද ගත යුතු අතර විය පුද්ගලය පාලනය කිරීමට ප්‍රමාණවත් තරම් පමණක් විය යුතු ය. ව්‍යවහාර ගාරීරක පාලනයක් සිදු කරන අවස්ථාවල දී රෝගීයාගේ ගාරීරක සහ මානසික තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලිය යුතු ය. මෙම අවස්ථාවේ දී මුළු කාලය පුරාම රෝගීයාගේ හිස සහ ගෙල ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කාර්ය මත්ත්වලයේ වික් අයෙක් වගකිව යුතු ය. රෝගීය මනාව ඩුක්ම ගන්නා බවට ද ඔහුට තහවුරු විය යුතු ය. පාලනය කරනු ලැබෙන පුද්ගලයෙගේ ගෙල, ප්‍රස්ව, උදුරු සහ මිංගාශීත පුදුශේ කිසිසේත් තද නොකළ යුතු ය. කිසිසේත් පුද්ගලයෙක් ගාරීරකව පාලනය කිරීමට සිදුව ඇත්තාම්, උපකාර විම සඳහා හැකිතාක් ඉක්මනින් වෛද්‍යවරයෙක් සුදුනම්ව සිටිය යුතු වේ.

හුදකලා කිරීම (Seclusion)

මෙයින් අදහස් කෙරෙනුයේ සන්සුන් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙක්ට ආරක්ෂා පරිසරයක් තුළ තැබීමයි. විය කිසිසේත්ම දැඩුවමක් ලෙස යොද නොගත යුතු ය. හුදකලා කිරීම හැකි කෙරීම කාලයක් සඳහා විය යුතු අතර නිතර නිතර රෝගීයාව ඇයින් දැක පරික්ෂා කළ යුතු ය.

රෝගියාගේ අභ්‍යම් ඉවත් තොකල යුතු ය. තමන්ටම හෝ වෙනත් කෙනෙකුට නිංසාවක් කළ හැකි දේවල් පමණක් ඉවත් කළ යුතු ය. නිංසාවක් සිදුකිරීමට එවා භාවිත කළ නොහැකි තාක් කළේ, තම ආගම නිසා තමන්ට වැදගත්වන දේවල් තබා ගැනීමට රෝගින්ට ඉඩිය යුතු වන්නේ ය. පුද්ගලයෙක් පුදකලා කළහාත් හැකිතාක් ඉක්මනින් වෛද්‍යවරයෙක් සූදනම්ව සිටිය යුතු වේ.

ඖෂධ මගින් සන්සුන් කිරීම (Rapid Tranquillisation)

පුද්ගලයෙක් සන්සුන් කිරීම සඳහා ඖෂධ දීමට සිදුව ඇත්තම්, ඒකකය විසින් දැන්වා ඇති මාර්ගෝපදේශකත්ව මාලාවට අනුව කාර්ය පටිපාරිය තියාත්මක කළ යුතු ය. බෙහෙතක් විදිමට පෙර සාමාන්‍යයෙන් මුඛයෙන් ඖෂධ ලබාගැනීමට රෝගියාට අවස්ථාවක් දිය යුතු ය. පුදකලා කිරීමත් සමග විකට ඖෂධ මගින් සන්සුන් කිරීම සිදුකරන්නේ නම් බිරපතලු අතුරු ආබාධ උක්ෂණ සොයා ගැනීමට පුහුණුවක් ලබා පුද්ගලයෙක් විසින් පුදකලා කාමරයේ රෝගින් සිටින මුළු කාලය තුළම ඔවුන් පිළිබඳව පරිස්‍යාකාර්ව සිටිය යුතු වේ. ඖෂධ මගින් සන්සුන් කිරීම තියාත්මක වූ වහාම, රෝගි පුදකලා කාමරයෙන් පිටතට ගත යුතු ය. විසේ කළ යුත්තේ විය ආරක්ෂා සහිත නම් පමණි.

සිද්ධියෙන් පසු සමාලෝචනය (Post Incident Review)

වගුව 4.3 : සිද්ධියෙන් පසු සමාලෝචනය

- විවැනි සිද්ධියෙන්ට හේතුවන සාධක
- සිදුවූයේ කුමක් දා?
- වික් වික් පුද්ගලයෙකුගේ කාර්යනාරය
- අදාළ අවස්ථාවෙහි ඔවුන්ගේ හැරිම්
- සිද්ධිය වළක්වාගත හැකිව තිබුණේ කෙසේදැයි රෝගියා සිතන ආකාරය
- අපට ඉගෙන ගත හැකි පාඩම්

සිද්ධියට තුළ දුන් හේතු සහ විහි දී සිදු වූ දේ පිළිබඳ සමාලෝචනයක් සිද්ධිය අවසාන වූ වහාම හැකි ඉක්මනින් සිදුකළ යුතු ය. මෙය ඉගෙනගැනීමේ අන්දකීමක් ලෙසට අදහස් කෙරේ. සාකච්ඡාව තුළ දී කාර්ය මත්ස්‍යලයට

දෙයේ පැවරීමට හෝ විවේචනය කිරීමට ප්‍රයත්නයක් නොදුරුය යුතු ය. කෙපින්ම සිද්ධියට සම්බන්ධ නොවූ කෙනෙක් සමාලෝචනය මෙහෙයුම් වඩාත් නොදු ය. හැකිනම් අදාළ රෝගියාගේ අදහස ද ර්ට් ඇතුළත් විය යුතු ය. මෙවන් ආකාරයේ සමාලෝචනයන් මගින් සිද්ධින් සිදුවන ආකාරය සහ අනාගතයේ දී එවා වැළැක්විය හැකි අන්දම පිළිබඳව හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට සාමාන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට හේතු සාධක වන්නේ ය. සමාලෝචනයට රෝගියා සම්බන්ධ කරගන්නේ නම් හෝ පසුව රෝගියාගේ අදහස ලබා ගන්නේ නම්, විවැති අවස්ථා නැවතත් ඉස්මතු වුවහාත් මැදිහත්වීම් සම්බන්ධයෙන් රෝගියාගේම අදහස් පිළිබඳ නොරුරු ලබා ගැනීමට පිළිවන. රෝගියෙක් නැවත නැවතත් නොසන්සුන් බවට පත්වන්නේ නම් සිද්ධින් අවම කිරීම සඳහා නිශ්චිත ප්‍රශ්න ඇකිය යුතු ප්‍රශ්න වේ.

වගුව 4.4 : කෙනෙක් කැබුණීමට පත්වන්නේ නම් ඇකිය යුතු ප්‍රශ්න

- හේතුව කුමක් දී?
- ඔහු / ඇය නොසන්සුන් බවට පත්වන්නේ කවර වේලාවේ දී?
- ඔහු / ඇය නොසන්සුන් බවට පත්වන්නේ ඇයි ?
- නොසන්සුන් බවට තුළුදුන් හේතු මොනවා දී?
- මෙවන් සිදුවීමක් කෙසේ වළක්වා ගැනීමට අපට පිළිවන් දී?

5. හෙද කේවාවේ ප්‍රවිෂ්ටි

1 උපදේශනය (Counselling)

උපදේශනයේ දී අවවාද දීමක් සිදු නොවේ. සවන්දීම, ගැටලු හඳුනාගෙන පැහැදිලිකර ගැනීමට කේවාලාභීන්ට උදව්වීම සහ ව්‍යාත් යහපත් අනාගතයක් සඳහා ඔවුන්ගේ අරමුණු ක්‍රියාත්මක කිරීම දෙසට කටයුතු කිරීම උපදේශනයට සම්බන්ධ වන්නේ ය. විහැඩුන් සවන්දීම, වාචික නොවන හැසිරීම තීරික්ෂණය කිරීම, යෝගය ප්‍රශ්න ඇසීම, ආපසු ආවර්ථනයක යෙදීම සහ අවසාන වශයෙන් ගැටලු සහ අරමුණු සම්පිණ්ඩනය කිරීම ආදී නිපුණතා උපදේශකවරයෙකුට තිබිය යුතු ය.

වගුව 5.1 : උපදේශන නිපුණතා (කමරිකිංහ, 2010)

- සවන්දීම
- තීරික්ෂණය
- තීසි ප්‍රශ්න ඇසීම
- ආපසු ආවර්ථනය
- සම්පිණ්ඩනය කිරීම

වගුව 5.2 : උපදේශකයෙකුගේ ගතිග්‍රාම (කමරිකිංහ, 2010)

- තමන් සහ කේවාලාභීන් සම්බන්ධයෙන් පැහැදිලි භාවාත්මක සීමා
- අන් අය සම්බන්ධයෙන් විතිශ්වයාත්මක නොවීම
- අන් අය මත පටවනු නොලැබෙන පොද්ගලික සාර්ධීම ඇති බව
- තමන් සහ අන් අය සම්බන්ධයෙන් අවංක සහ අව්‍යාප වීම

වගුව 5.3 : උපදේශනයෙහි අරමුණු (සමරසිංහ, 2010)

- ගැටලු හඳුනාගෙන පැහැදිලි කරගැනීමට උපකාරී වීම
 - ඔවුන්ගේ කථාන්තර කිරීම සේවාලාභීන්ට උදව් කිරීම
 - තමන්වම අනියෝගයක් වීමට සේවාලාභීන්ට උදව් කිරීම
 - නිවරදී දේවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සේවාලාභීන්ට උදව් කිරීම
 - වඩාත් හොඳ අනාගතයක් නිර්මාණය කරගැනීම සඳහා සේවාලාභීන්ට උදව් කිරීම
 - අවස්ථාවන් සොයා බැඳීම
 - ඉතාමත් යෝගය උපායමාර්ග පිළියෙළ කිරීම
 - සැලසුම් නිර්මාණයට සහ ත්‍රියාකාරී වැඩසටහන්වලට සහාය වීම
-

වගුව 5.4 : උපදේශන ක්‍රියාවලිය (සමරසිංහ, 2010)

- ආතතියක් ඇති අවස්ථාවක දී ඒ පිළිබඳව කටයුතු කිරීමට සේවාලාභීය ගන්නා උපාය මාර්ගවලට සහ ඔහුට හෝ ඇයට ද ගරුණ කරන්න
 - ගැටලු විසඳීමේ මාර්ගයක් මෙය උපදේශනය අත් අය මත නොපවත්න
 - සේවාලාභීයාගේ ගක්තිය උපයෝගී කරගෙන ත්‍රියා කරන්න
-

2. මකේ වර්යා විකිත්සාව (Cognitive Behaviour Therapy)

මානසික සෞඛ්‍ය ගැටලුවලින් හෝ ‘මානසික ව්‍යුහය’ වලින් පෙළෙන පුද්ගලයෝ කිසියම් විශේෂ තත්ත්වයකට විවිධ ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්වති. හැඳිමෙන් හෝ දුට්‍රිනසා ගැනීම පිළිබඳ හැඟීමක් පෙන්වමින් මෙම ප්‍රතික්‍රියා කාංසාවේ සිට ආතතිය දැක්වා පරාසයක තිබේමට පිළුවන. සිතිවිලි රටාවේ විකෑති පින්තුරයක් නිසා ඇතිවෙන ආතතිය පිළිබඳ හැඟීම්, කාංසාව සහ කොළයට තුළුදෙන්නා වූ ද පුද්ගලයෙකුගේ හැසිරීම කෙරෙහි බලපෑමක් ඇති කරන්නා වූ ද, පිතිවක් නොලැබෙන සිතිවිලි රටා හඳුනාගැනීමට මත් විකිත්සාව උපකාරී වේ. ගැටලුකාරී තත්ත්වයන් සහ පුරුද්දක් වශයෙන් ඊට දක්වන ප්‍රතිචාර අතර සම්බන්ධතාව දුර්වල කිරීමට වර්යා විකිත්සාව උදව්

වේ. කිසියම් විශේෂ තත්ත්වයක් පිළිබඳව පුද්ගලයෙකුගේ ආර්ථිකපරිනය, විවහ් දැක්මක බලපෑම සහ ආනිජනය මැන ගැනීමට වැදුගත් වේ.

වගුව 5.5 : මහෝ වර්යා විකිත්සාව (ඡැරී, 2010)

මහෝ විකිත්සාව:

ඇතැම් සිතිවිලි රටා, ප්‍රවිතයේ සිදුවන දේ පිළිබඳව විකෘති පින්තුරයක් පෙන්වීමෙන් රෝග ලක්ෂණවලට දැයක වන ආකාරයන් විම සිතිවිලි රටා, ආත්‍යිය, කාංසාව සහ කොළය ආදියට තුළු දෙන ආකාරයන් උග්‍රන්වයි.

හැකිරීම් විකිත්සාව:

කරදුරකාරී තත්ත්වයන් සහ පුරුද්දක් වශයෙන් ඒවාට දක්වන ප්‍රතිචාර අතර සම්බන්ධ දුරක්ෂාව කරයි. බිය, ආත්‍යිය, තද කොළය, තමන්ටම තීංසාකාරී හැකිරීම මෙම ප්‍රතිචාරවලට ඇතුළත් විය හැකි ය. තවද වඩාත් පැහැදිලිව සිතා තීරණ ගැනීමට හැකිවන අයුරින් මනස සහ සිරුර සහ්සුන් කරවයි.

ගැටුම සහ අවබිධියක බලපෑම්, විශේෂයෙන් රෝග ලක්ෂණ හෝ විත්ත පිඩාවන් පිළිබඳව කටයුතු කිරීමට රැකුලක්වන පරදී මහෝ සහ වර්යා විකිත්සා ප්‍රවේශ ඒකාබද්ධ කිරීමෙන් අපට මැදිහත්වීමක් ලබාගත හැකි ය.

වගුව 5.6 : මහෝ වර්යා විකිත්සාවේ හරායාත්මක සංකල්ප (ඡැරී, 2010)

- අපි තත්ත්වයක් ආර්ථිකපරිනය කරන ආකාරයේ ප්‍රතිචාරය වන්නේ විම තත්ත්වය ගැන අපගේ හැඟීම් ඉස්මතු වීමයි.
- අපගේ තීරායාස සිතිවිලි සහ අපගේ හැඟීම් අතර සම්බන්ධතාවක් ඇත. අනෙක් අතට අපගේ සිතිවිලි හා හැඟීම් අපගේ හැකිරීම් කෙරෙහි බලපෑමක් ඇති කරයි.

තම ජීවිත කළමනාකරණය කරගැනීමට මෙම ප්‍රවිෂ්ටය යොද ගැනීමෙන් අදහස් කරනුයේ රෝගීයෙකුගේ විශ්වාසය සහ අනුමාන කිරීම් ද සහිතව ඔහුගේ අතාර්කික සහ සංඛ්‍යා සිතිවිලි ද නඳුනා ගැනීමයි. මේ සමගම රෝගීයාගේ ගක්තින් ඔහුව/අයට පෙන්වා දී විම ගක්තින් තම ගැටු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී යොද ගැනීමට ඔහුව/අයට දිරිගන්වනු පිණිස හෙදිය විම ගක්තින් හඳුනා ගැනීමට උත්සාහ කළ යුතු ය. කාසික විද්‍යාත්මකව සහ මහෝච්‍යාත්මකව රෝගීයාට බලපෑමක් වී ඇති ආකාරය පිළිබඳව ද හෙදිය කටයුතු කළ යුතු වේ.

රෝගීයාට බලපාන ගැටු විකලස් කරගැනීමෙන් තිකියෙම් හැසිරීමකට මූල සාධක වූ හේතු මොනවා දී කවර තැනක දී මැදිහත්වීම් කළ යුතු දී? පිළිබඳව දැනුමැති අනුමානයක් අඳතිකර ගැනීමට පිළිවන. අතාර්කික හැසිරීමක් ඇති කරවන පදනම් විරහිත සිතිවිලි නිරාවරණය කිරීමෙන් සහ ප්‍රශ්න කිරීමෙන් රෝගීය තුළ වෙනසක් ඇති කිරීමේ නිපුණතා මෙම විකින්සාව ප්‍රායෝගිකව යොද ගැනීමේ දී අවශ්‍ය වන්නේ ය. නිදුසුහක් වශයෙන් ප්‍රවත්තීම නිර්පාක බව රෝගීයෙක් ප්‍රකාශකර සිටින්නේ නම් විය විසේ සිදුවන්නේ මන්දුයි පරීක්ෂකර ඔහුගේ/අයගේ සිතිවිලි පිළිබඳව වඩාත් හොඳ හැඟීමක් ඇතිකර ගැනීමට හැකිවන පරදි රෝගීයාට උද්වී කිරීමට මහෝ වර්යා විකින්සක තුමය අනුව කටයුතු කළ යුතු ය. රෝගීයෙකුගේ සිතිවිලි ක්‍රියාවලිය නිගමනය කිරීම සඳහා හෙදිය තිරායාසයෙන්ම ඔහුගෙන්/අයගෙන් ප්‍රශ්න කළ යුතු අතර, ප්‍රධාන මහෝච්‍යාත්මක ගැටු මොඥවාදුයි තොරුයේදා ගැනීම පිණිස රෝගීය සමග ප්‍රශ්නයෙන් කටයුතු කළ යුතු ය. අවසාන වශයෙන් ප්‍රශ්න සමග පිටත් වීමට හේ වේවායින් රෝග ලැංඡණ සහ විත්ත පිඩාවන් ඇති හොඳවන පරදි කටයුතු කර ගැනීමට රෝගීයාට උද්වී කිරීමේ අදායරට පැමිණිය යුතු ය.

**වගුව 5.7 : මහෝ වර්යා විකිත්සා නිපුණ්‍යතාවන්ට ඇතුළත් විනුයේ.....
(ඡැරී, 2010)**

- සිතිවිලි සහ සිතිවිලි රඩා හඳුනා ගැනීම සහ තර්කානුකුල කිරීම
 - පරිසරයට අනුකුල නොවීමට හේතුවන සාධක සහ සංස්ථා විශ්වාස හා අනුමාන හඳුනාගැනීම සහ වේචාට විරෝධීව අනියෝග කිරීම
 - සොකුරීක ප්‍රශ්න කිරීම (Socratic Questioning): සොකුරීක ප්‍රශ්න කිරීම යනු අනෙක් පුද්ගලය මූලින් පැමිණි නිගමනය ගැන තර්කාන්වීත නැවත සිතා බැඳීමේ උදෑව කළාව මගින් අතාර්කික සිතිවිලි තිරාවරණය කිරීමේ නිපුණ්‍යතාවයි.
 - හැසිරීමේ වෙනසක් ඇති කිරීම
-

වගුව 5.8 : මහෝ වර්යා විකිත්සාව භාවිත කරමින් රෝගීන් සමඟ වැඩ කිරීම (ඡැරී, 2010)

- සිද්ධියට හේතුව කුමක් දී?
 - ඒ පිළිබඳව ඔහුගේ/අයගේ සිතිවිලි සහ විශ්වාස මොනවා දී?
 - ඔහුට හෝ අයට දැනෙන නැගීම් මොනවා දී?
 - කායික විද්‍යාත්මකව ඔහුට/අයට බලපා ඇත්තේ කෙසේ දී?
 - ඔහුගේ/අයගේ හැසිරීම කවර ආකාරයෙන් දී?
 - ඔබ මැදිහත්වීය යුත්තේ කොතැනකදී ද ? කෙසේ දී?
-

වැඩ කරන ස්ථානයේ ද හෝ පෙෂද්‍යලික ප්‍රවිතයේ දී තමන්ගේම ගැටලු පිළිබඳව කටයුතු කරගැනීමට, හෙදියන්ට මෙම ප්‍රවිෂ්ටය උපකාරී විය හැකි ය. නිදසුනක් වශයෙන්, සුළු සේවකයින් සම්බන්ධයෙන් හෙදියන්ගේ ලොකුම හෝක්කඩ්ව ඔවුන්ගෙන් සහාය නොලබේම නම්, සුළු සේවකයින්ගේ හැසිරීම තුළ කවර දෙයක් වෙනස්කර ගැනීමට හෙදියන්ට අවශ්‍ය දැයි නිගමනය කළ යුතු ය. අලේස්පිග වෙනස ආක්‍ර්‍මණය වෙනසක් නම්, අලේක්ෂින ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුදායි සිතා බලන්න. කණ්ඩායම් දෙකටම විකට වාඩ්වී කටයුතු කළ හැකිවන පරදි මානසික සෞඛ්‍යයෙන් අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව ප්‍රහුණුවක් ලබා දීම පළමුවෙනි පියවර විය හැකි ය. තව තවත් විවෘත සංවාදයක්

සිඳුකා විසින් අවස්ථාවක් සැලසෙන්නේ ය. මෙහි දී ප්‍රධාන අදහස් වන්නේ මූලාරම්භය සාර්ථක ව්‍යවහාර් සුළු සේවක සාමාජිකයින් හමුවේම අරමුණු කරගැනීමයි. සුළු සේවකයින්ගෙන් අදහස් ලබා ගැනීම සාධනීය සම්බන්ධතාවයකට තුළු දෙනු ඇත. මෙහි දී ගැටුවට විසඳුම ඔවුන්ගෙන්ම ලබා ගත හැකි අතර විනයින් ඔවුන්ගේම යෝජනා ඔවුන් විසින්ම ක්‍රියාත්මක කිරීමට අනියම් ආකාරයෙන් ඔවුන් වෙත බලපෑමක් කළ හැකි ය. ගැටුව තිරාකරණයේ දී සුළු සේවක සාමාජිකයින්ගේ ශක්තින් හඳුනා ගැනීම ද වැදගත් වේ. අරමුණා වන්නේ ආකල්පමය වෙනසක් නම්, රැස්ට්‍රිම් මගින් විසඳුම් හැකිතාක් ප්‍රමාණයක් ලබාගැනීම වැදගත් වේ. අනතුරුව නොදුම විකල්පය තෝරා ගැනීමට පෙර පසු හා ප්‍රතිපස්ස කරුණු මතෙන බැඳුරු යුතු ය. ගැටුව පිළිබඳව රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී හෝ තමන් සේවයේ තිරත්ව සිටිය දී හෝ පොද්ගේරික ජ්‍යව්‍යතයේ දී ගැටුව තෝරා බේරා ගැනීමට උත්සාහ කරන අවස්ථාවල දී සාර්ථකත්වයට තුළික වන්නේ ගැටුව විසඳා ගැනීමට පුද්ගලයින් ගන්නා ප්‍රවිෂ්ටයයි. ප්‍රවිෂ්ටයක් ලෙස මහෝ වර්යා විතිත්සාව බොහෝ විට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ වැළදයේ සහ කඩිනම් මාර්ගවලින් විකක් වන්නේ ය.

3. සුවය ලැබීමට අනුබල දීම ('ප්‍රනරුණ්‍යපනය' ඇතුළුව)

මානසික සෞඛ්‍ය ගැටුව තිබෙන හෝ 'මානසික ආභාධයක්' සඳහා අැති පුද්ගලයන්ට සදහටම මෙම කරදර හා ආභාධ පවතින්නේ යැයි අතිතයේ දී නිතර උපකල්පනය කරන ලදී. මානසික ආභාධ පිළිබඳව සමාජ අපවාදයක් පැවතීමට ප්‍රධාන හේතුවලින් විකක් වූයේ මෙයයි. වෙතත් වර්තමානයේ දී මුළු සිටම අවධාරණය දැක්වනුයේ රෝගයෙන් අත්මිදීම පිළිබඳව කාල කිරීමට හෝ සිතීමට ය.

වගුව 5.9 : සුවය ලැබීම (වෙළ්ක්වන්න් කෙරක්. 2010)

සුවය ලැබීම (Recovery) යනු :

- පුද්ගලයින් අත්විදුන
 - සේවාවන්ට අනුබල දිය හැකි
 - තම සහ පුද්ධතිවලට පහසු කළ හැකි දෙයකි
 1. පුද්ගලයන්ගේ පසුඩීම සහ ආක්‍ර්‍මණ
 2. සේවාවන් සංවිධානය වී ඇති ආකාරය
 3. සේවා සපයන කාර්ය මත්ස්‍යලයේ ආක්‍ර්‍මණ සහ විශ්වාස
- වගුහ කිරීමෙන් සුවය ලැබීම යන්න හඳුනාගත හැකි ය.
-

සුවය (Recovery) බ්‍රහෝම පුද්ගලය කරන දෙයකි. 'සුවය බලා යන ගමන' (Recovery Journey) ඔහු/ඇය පිටිසෙන මාර්ගයයි. ඔහුට/ඇයට තම සුවය බඩා ගැනීමට සහායදීම පිණිස කාර්ය මත්ස්‍යලයට කළ හැකි දෙය 'සුවය බඩා ගැනීමේ ප්‍රච්ඡාවයයි' (Recovery Approach). සුවපත්වීම යනු තුදෙක්ම රෝග ලක්ෂණවලින් මිනිම පමණක් නොවේ. අර්ථවත් සහ බලාපොරුත්තු සහගත ප්‍රවිත්තයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ඇතැම් සාධනීය අංග ද ඊට ඇතුළත් වේ. ඇමරිකාවහි, නවසීලන්තයෙහි සහ වික්සන් රාජධානීයෙහි මානයික සේවකය සේවාවන් භාවිත කරන පුද්ගලයින් විසින් සකස් කරන ලද සුවපත්වීමේ ප්‍රච්ඡාවයන් අදහස් කෙරෙන්නේ කියියම් අව්‍යාපනාවක් හෝ ආබාධයක් හමුවේ අදාළ පුද්ගලයාට තම ප්‍රවිත්තය තමන් විසින්ම භාර ගැනීම සඳහා සහාය දීමයි. බලාපොරුත්තවේ හැරීමක් ඇතිව පොද්ගලික අරමුණු කෙරෙහි සින ගොමු කිරීම මෙම ප්‍රච්ඡාවයෙහ් අවධාරණය කෙරේ. වර්ධනය සහ පොද්ගලික දියුණුව හා අත්දැකිම පිළිබඳව අවබෝධයක් ඇතිකරගෙන පරමාර්ථයන් පිළිබඳ හැරීමක් ඇතිකර ගැනීම ද අදහස් කෙරේ.

වගුව 5.10 : සුවය ලැබීමේ ප්‍රවිෂ්ටය

- අනාගතය සඳහා බලාපොරොත්තු වැඩි දියුණු කිරීම
- ජීවිතයේ පරමාර්ථය පිළිබඳ හැඟීමක්
- අන් අයගේ උද්විච්චක් ඇතිව හෝ නැතිව තමන්ගේම ජීවිතය තමන් භාර ගැනීම (සංස්කෘතිය අනුව මට්ටම වෙනස් වේ)
- ස්වාධීන වීම සහ ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීම (පෙරදිගට මෙන් නොව ප්‍රස්ථාර ව්‍යුහයේ වැඩි වැදුගත් වේ)
- පුද්ගලික අරමුණු සකස්කර ගැනීම. විහෙත් පවුලේ සම්බන්ධතාව ඇතිව මෙවා වෙනස් කරගන්නා මට්ටම සංස්කෘතික පසුතලය අනුව වෙනස් වේ.
- ආගමික විශ්වාස සමග සම්බන්ධ වීම (අපරදිගට වඩා පෙරදිග දී වැඩි වැදුගත් වේ)
- පවුල හා සමාජය සමග සම්බන්ධ වීම (අපරදිග දී මෙන් නොව පෙරදිග දී බොහෝ සේකින් වැදුගත් ය)

‘සුවය ලැබීමෙන්’ අදහස් කරන තත්ත්වය සංස්කෘතීන් අනුව වෙනස් වන්නේ ය. ශ්‍රී ලංකික සංස්කෘතියට අනුව සුවය ලැබීම, අපරදිග රටවල යෝජනා කරන අදහසට වඩා වෙනස් වේ. අපරදිග සමාජවල දී කිසියම් ආකාරයක පොද්ගලික කාර්ය සාධනයක් ලබා ගැනීම සුවය ලැබීමට මූලික සේ සලකනු ලැබේ. කෙසේ වෙනත් පෙරදිග සංස්කෘතීන්වල දී (නිදරුණ; ශ්‍රී ලංකික සංස්කෘතිය තුළ) ආගමික විශ්වාස, ගෙදර, පවුල සහ ප්‍රජාව සමග සම්බන්ධය අන් කවර දේකටත් වඩා වැදුගත් විය හැකි ය. පෙරදිග සංස්කෘතීන් තුළ අන් අයගේ සහායක් නොමැතිව ස්වාධීන වීම, බිජිතර සංස්කෘතීන්හි මෙන් වැදුගත් නොවේ. ස්වාධීනත්වය සහ ආත්ම විශ්වාසයට වඩා ශ්‍රී ලංකික ජනතාවට වැදුගත් වන්නේ පවුල සහ ප්‍රජාව සමග සුහදුව සිටීම සහ ඔවුන් මත රඳාපන්වෙන්ම යන ඒවා ය. කවර සංස්කෘතියක හෝ වේවා අදාළ පුද්ගලයන්ට වැදුගත් දෙය අවබෝධ කරගත හැක්කේ ව්‍ය පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් අතර අර්ථාන්වීත සංවාදයක් මගින් පමණකි. විසේ අවශ්‍ය වනුයේ සුවය බලා යන ගමනේ දී ඔවුන්ගේ වට්නාකම් සහ ප්‍රමුඛතා අවබෝධකර ගැනීමට ය.

මානසික සෝඩිය ගැටලු ඇති පුද්ගලයන්ට සූචිත ලැබීම පහසු කරවීම යනුවෙන් අදහස් කෙරෙනුයේ බලාපොරොත්තු සහිතව ඉදිරිය දෙස බැලීමට ඔවුන් දැරිගැන්වීම සහ ඔවුන්ට සහාය දීමයි. ඔවුන් අගය කරන හෝ ඔවුනට තැප්පියක් ලැබේ යයි හැරෙන කවර වූ හෝ දෙයක් සමඟ සම්බන්ධ වීම හෝ නැවත සම්බන්ධ වීමට මාරු ඔවුන් විසින්ම සොයා ගැනීමට උදවු කිරීමයි. යහැමත් සහිත පිළිබඳ ඔවුන්ගේ පොද්ගලික හැරීම නැවත පිහිටුවා ගැනීම පහසු කරවීමයි. විසේම මෙයින් අදහස් වන්නේ පුද්ගලයින්ගේ ගැටලු සහ දුෂ්කරතා පිළිගෙන ජ්‍යෙෂ්ඨ මැධ්‍යපත්වා ගැනීමට හෝ ජ්‍යෙෂ්ඨ සමඟ පිවත් වීමට මාරු සකසා ගැනීමට උදවු වීමයි.

පුනරුභ්‍යාපනය (Rehabilitation)

අතිනයේ දී පුනරුභ්‍යාපනය ගැන සිතිමට පුරුදුව සිටියේ විය ප්‍රතිකරුයෙන් වෙනස් කාර්යයක් වශයෙනි. නමුත් මේ දෙකම විකට මුසුවීමේ ප්‍රවත්තාවක් දැන් පවතී. රෝගීය බාරගුණ උඩු විශ්සුම පුනරුභ්‍යාපනය ඇරෙමි. පුනරුභ්‍යාපනය සූචිත බ්ලාඩ්මේ ප්‍රවිෂ්ටයේ ද කොටසක්. විහෙන් බොහෝ දැරික කාලයක් ආයතනයක උදවාගෙන සිටි පුද්ගලයින්ට බහුඡිෂ්මත් කණ්ඩායුමක අධික්ෂණය යටතේ පුනරුභ්‍යාපනය සඳහා නිශ්චිත කාලසීමාවක් අවශ්‍ය වන්නේ ය. මෙය ද කළ යුත්තේ බරපතල ආපද්‍යවකින් හෝ ආබාධයකින් පෙළෙන පුද්ගලයින්ගේ ඇත්කර විශේෂ පරිසරයක හෝ එකකයක ය. පුනරුභ්‍යාපන කටයුතු සිදුකරන කෙනෙක් (එහු හෝ ඇය කවර ශික්ෂණයකට ආයත් වුව ද) අනෙකුත් ශික්ෂණයන්ට අයත් පුද්ගලයින් කණ්ඩායුමක සාමාජිකයෙක් වශයෙන් සහභාගී වීම අවශ්‍ය ය. ආරම්භයේදීම වික් වික් රෝගීය /සේවාලාභීය සම්බන්ධයෙන් පුනරුභ්‍යාපන සැලැස්මක් සකස්කර පශේරිය හෝ පුද්ගලයාගේම අපේක්ෂාවන්හි වෙනස්කම් පැහැදිලි වන පරදි වික් වික් පුද්ගලයා සඳහා නම් කළ ප්‍රධාන සේවකයෙක් අවශ්‍ය වේ. සැලක්ක්ලක් දක්වන පැවුල් සාමාජිකයින් සිටි නම් ඔවුන්ට මහෝච්චාන්ත්මක අධ්‍යාපනයක් බඩා දීම පුනරුභ්‍යාපන සැලැස්මේ වැදගත්ම කොටසක් විය හැකි ය. පුනරුභ්‍යාපනයට ලක්වන පුද්ගලයෝ පොදුවේ ප්‍රජාව සමඟ නිරන්තර සම්බන්ධතා තබා ගැනීම අන්තවශ්‍ය වේ

(සාම්ප්‍රදායික යාම, ප්‍රජාව තුළ පුද්ගලයින් සමග ක්‍රිඩාවලට සහනාගේ වීම වැනි). විහෙන් මෙම සම්බන්ධතාව පවත්වාගෙන යාම සඳහා නිතර නිතර ඔවුනට සහාය අවශ්‍ය විය හැකි ය.

වගුව 5.11 : ප්‍රතිච්‍රිත ප්‍රතිච්‍රිත මූලධර්ම

- හැකිතාක් දුරට රෝගියා සහ රැකබලාගේන්හන් සම්බන්ධකර ගැනීම (සංස්කෘතික පසුතලය සහ සමාජ පරිසරය මත රඳා පවතී)
- ප්‍රධාන සේවකයෙක් පත්කර ගැනීම
- ප්‍රවුලේ / ප්‍රජාවගේ සහාය බ්‍රහ්ම ගැනීම
- තත්ත්ව තක්සේරුව : විවිධ තත්ත්වයන්හි දී රෝගියාගේ හැකියාවන්. ගක්තින් සහ දුර්වලතා හඳුනා ගැනීම.
- පුද්ගල අවශ්‍යතා අනුව සාමාන්‍ය ප්‍රවිෂ්ටියක් (නිදුසුන් : යැපීම හෝ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම, වළක්වා ගත යුතු හෝ දීර්මන් කළ යුතු අවස්ථා)
- ගක්තින් උපරිම කිරීම සඳහා සහ අසාර්ථක වීම වළක්වා ගැනීම සඳහා සැලැස්මක් සකස් කිරීම (අවශ්‍ය ප්‍රහුණුව, විහ්තිය උපදෙස් කළුනා ගැනීම)
- උංණතාවලින් සිදුව ඇති පාඩුව පිරිමසා ගැනීම සඳහා ස්ථාපිත විය යුතු සහාය කුම (නිදුසුන් : ප්‍රවුලේ හා ප්‍රජාවගේ සහාය සහ උපදේශනය නොමැතිකම්)

රෝගීන්ගෙන් සහ කළින් රෝගිව සිටී ඇයගෙන් ඉගෙන ගැනීම

මානසික සෞඛ්‍ය සේවයක තත්ත්වය වැඩිදියුණු කිරීමට වික් මාර්ගයක් නම් සේවය පිළිබඳ තම අත්දැකීම් විශේෂයෙන් අන්තර්ගතර රෝගීන් රැකබලා ගැනීම පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් ගැන තොරතුරු රෝගීන්ගෙන් සහ කළින් රෝගිව සිටී ඇය සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් බ්‍රහ්ම ගැනීමයි. මෙය කුමානුකුලව සිදුකිරීමට ආරම්භයක් දීයත්කර තිබේ. නිවැරදි කළ හැකි කරුණු ඔවුන්ගෙන් හෙළිදුරව් වේ.

වගුව 5.12 : කම්මින් රෝගීව සිටි අය කම්ග කළ සම්මුඩ් සාකච්ඡාවලින් හෙළිදරවී වනුයේ..... (පෙරේරා, 2010)

- බොහෝ හෙදියෝ ඉතාමත් හොඳින් රෝගීන් රැකබලාගත්ත ද ඔවුනට ලොකු බලයක් නොමැති බව පෙනේ.
- නොසන්සුන්තාවට පත් රෝගීන්ට උදුව් කිරීමට හෙදියෝ සම්බන්ධ නොවූහ.
- හෙදියන්ගේ කාර්යහාරය තුදෙක් බෙහෙත්දීම පමණක් සේ දැක්නට ලැබේ.
- කළහකාරී තත්ත්වයට පත්වන රෝගීන්ට ඇතැම් උපස්ථායකයින් විසින් අකාරුණික ලෙස සලකනු ලැබේ.
- සුල් සේවකයින්ට කිකරු වන ලෙස රෝගීන්ට බල කෙරේ.
- පහත් විදියේ වැඩ කටයුතු කිරීමට රෝගීන්ගෙන් ඉල්ලා සිටින විට ඔවුන්ට අවමන් කිරීමක් හා ඔවුන් අනිසි අයුරින් උපයෝගී කරගන්නා බවක් රෝගීන්ට දුනේ.
- පවුල් කටයුතු ගෙන සාකච්ඡා කරමින් වෙදුනවරු රෝගීන් සමග කාලය ගත කිරීම සුවය ලැබීමට බොහෝ සෙයින් උපකාරී වේ.
- රෝහලට අභ්‍යුත් කිරීමෙන් සමාජ ප්‍රජාවාදයට ලක්වන අතර පසුව විසින් සමාජ අසාධාරණයට ද ලක් වේ.
- ගෙදර දී සහායක් ලැබුනේ නම් රෝගීන්ට වඩාත් හොඳින් දියුණු වීමට හැකිව තිබුණි.
- රෝහලට අභ්‍යුත් කිරීම ප්‍රතිකේෂ්ප කළ හැක්කේ කවර අවස්ථාවේ දී කෙසේ දී යන බව රෝගීන්ට පැහැදිලි නැත.
- ප්‍රතිකාරය ප්‍රතිකේෂ්ප කළ හැක්කේ කවර අවස්ථාවක දී කෙසේ දී යන බව රෝගීන්ට පැහැදිලි නැත.

රෝගීන් රැකබලා ගැනීම සැලසුම් කිරීමේ ද ඔවුන් ර්ට සම්බන්ධ කරගැනීම සහ තමන් ද සම්බන්ධ වීම කෙතෙක් වැදගත් ද යන් රෝගීන්ගෙන් අදහස් විමසීම මහා හෙදි පිළිවෙතක කොටස් විය යුතු ය.

වගුව 5.13 : රැකබලා ගැනීම සහ සේවා කැලසුම්කරණයේ දී සේවාලාභීන් සම්බන්ධ කරගැනීමෙන්...

- රෝගීන් වඩාත් මක්මතින් සුවය ලබාදීමට ඉඩ තිබේ.
- ප්‍රවත්ත්‍යාපනය සහ නොසින්සුන් හැසිරීම අඩුවෙන් පැවතීමට ඉඩ අඟත.
- පවුල් සාමාජිකයින් තම, රෝගීන්ට ගෙදර ගෙන ගොස් ඔවුනට උදාව් කිරීමට බොහෝ සෞදීන් ඉඩ තිබේ.
- රෝගීන්ගෙන් සහ පවුල්වලින් ලැබෙන පැමිණිල් අඩු වීමට ඉඩ තිබේ.
- මානුෂීක අයිතිවාසිකම් වර්ධනය වනු අඟත.
- සමස්තයක් වශයෙන් මානසික සෞඛ්‍ය සේවාව වඩාත් එලදුයි වන්නේ ය.

6. නිගමන

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාව සඳහා සමස්ත සැලසුම වහ්තේ ඉදිර ව්‍යසර කිහිපය තුළ දී ආයතන මත පදනම් වූ තත්ත්වයක සිට ප්‍රජාව මත පදනම්වන තත්ත්වයක් කරා වෙනස් වීමයි. ප්‍රජාව පදනම් කරගත් සේවාවන් රටෙහි ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යවත් රාජ්‍ය සේවයෙන් ලැබෙන සේවාවේ වැඩි කොටසක් සඳහා අනෙකුත් ප්‍රදේශ, මූලිකව මානසික රෝහල් මත සහ මහ රෝහල්වල මනෝවෙදුන ඒකක මත රඳ පවතී. විහැයින් ප්‍රජා සේවාවන් ගොඩනගන තෙක් මානසික සෞඛ්‍ය ගැටලු ඇති බොහෝ ප්‍රදේශලයින්ට සේවා සපයයීමේ දී මානසික රෝහල් ඉදිරියට ද කාර්යනාරයක් ඉටු කරනු ඇත. මෙම සේවාවන් සපයන මානසික සෞඛ්‍ය සෙක්තුයෙහි වෘත්තිකයිනට විශේෂයෙන් මානසික සෞඛ්‍ය හේඛනට මාර්ගෝපදේශකන්වය සහ සහාය දීමට මෙම ප්‍රකාශනයෙහි අන්තර්ගතය රැකුමක් වේ යැයි විහි සංස්කාරකවරු අපේෂ්‍ය කරති.

විශාල මානසික රෝහල් වෙනුවට මහ රෝහල්වලට කුඩා ඒකක සම්බන්ධ කිරීමෙන් ආයතනයෙන් බැහැරට යාම (ප්‍රජාව තුළට) වැඩි වූ අතර ප්‍රජාව පදනම් කරගත් සේවාවන් විකලස් කරනු ලැබේණි. ඒ නිසා වැඩි ආදායම් ලබන රටවල බොහෝ ප්‍රදේශවල ආයතන පදනම් කරගත් රැකබලා ගැනීම වෙනුවට ප්‍රජාව පදනම් වූ රැකබලා ගැනීම විශාල වශයෙන් ආදේශනය කරන ලදී. ප්‍රජාව පදනම් කරගත් රැකබලා ගැනීමේ කුමයක් ශ්‍රී ලංකාවේ ඇති කිරීම සඳහා වික්සත් රාජධානියේ සහ වෙනත් රටවල සිදුව ඇති දෙය අනුගමනය කිරීම අනවශ්‍ය ය. ප්‍රජා සම්පත් ගොඩනගන අතරම ප්‍රජාව තුළ සේවාවන් කරගෙන යාමට (වික්සත් රාජධානියේ සිදු වූ පරිදි) ප්‍රජාව පදනම් කරගත් රැකවරණ සේවාවක් ගොඩනැගීම අතිශයින් මිල අධික කුමයකි. ව්‍යවත්තනක් ශ්‍රී ලංකාවේ සමාජ යථාර්ථවලට සංස්කෘතික වශයෙන් නොගැලපීමට පිළිවන. තවදුරටත් ශ්‍රී ලංකාවේ අද දින ඉහළ මට්ටම්න් පුරුදු කළ වෘත්තිකයින්ගේ හිගයක් පවතී. සම්පත් ද විරල ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය ගැටලු සඳහා ආගමික සුවකිරීම් ද අනුල්ව ප්‍රතිකාර කිරීමේ සහ උපකාරවීමේ දේශීය මාර්ග ගණනාවක් තිබේ. බොහෝ ප්‍රදේශලයෝ බවහිර ප්‍රතිකර්ම කුමයට වඩා

සුවකිරීමේ දේශීය ක්‍රමවලට මනාපය දක්වති. විපතකට පත් පුද්ගලයින්ට උදවී කිරීම සඳහා ඇතුළු සමස්තයක් වශයෙන් ගක්තිමත් පවත්වූ බැඳීමක් සහ ප්‍රජා හැරීමක් තවදුරටත් පවති.

ඉදිරි පියවර

ශ්‍රී ලංකාව අනුසන්තර සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි යුගයකට වීළඹ ඇති නිසා දැන් (2011 මැයි භාගය) අපි අරමුණුකර සංලසුම් කළයුතු වික් දෙයක් වන්නේ පූර්ණ මානසික සෞඛ්‍යයයි. අනෙකුත් රටවල සේවාවන් ත්‍රියාත්මකවන ආකාරය පිළිබඳව බොහෝ දේ ඉගෙනීමට ඇතත්, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව සඳහා මානසික සෞඛ්‍ය රැකවරණය ‘ගෙදර හදපු විකක්’ විය යුතු ය. හැකියාවක් තිබේ නම්, ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය රැකවරණය ලබාදීම සඳහා පාර්ශ්වකරුවන් විවිධ මාරුගවලින් ලබාගත යුතු වේ. විහි මිශ්‍රණය තැනින් තැනට භා ලබා ගත හැකි බව අනුව වෙනස් වන්නේ ය.

ප්‍රජාව පදනම් කරගත් මානසික සෞඛ්‍ය රැකවරණ ක්‍රමයක් අදාළ ප්‍රජාවට අවශ්‍ය දේ සමග අනුරූප විය යුතු අතර මානසික සෞඛ්‍ය ගැටුම් නිසා කරදුරයන්ට පත්වන අවස්ථාවල දී ඒ දෙසට නැඹුරු එහි උපයෝගී කරගන්නා ක්‍රමයක් විය යුතු ය. සේවාවන් ප්‍රජාවට සම්පූර්ණ විය යුතු අතර ඒවා ලබා දිය යුත්තේ ඔවුන්ට තේරෙන භාෂාවෙති. විසේම ඔවුන්ගේ සම්පුද්‍යයන්, ආගමික විශ්වාස සහ සමාජ අවශ්‍යතා සම්ග ද ගැලපීය යුතු ය.

වගුව 6.1 : පූර්ණ මානසික කොඩිසයට සහාය දිය හැකි පාර්ශ්වකරුවේ

1. විවිධ ගිණුම් යෙන්නි මානසික සෞඛ්‍ය වෘත්තීකයෝ - මතෙක්වෙදුන විද්‍යාව
 2. ආගමික සංවිධාන - පලුල්, කෝචිල්, පන්සල්
 3. ප්‍රජා සංවිධාන සහ / හෝ ප්‍රජාව නියෝජනය කරන්නේ
 4. රෝගීන් සහ / හෝ රෝගීව සිටි අය - සාමාන්‍යයෙන් පාරිභෝගිකයෝ හෝ සේවාලාතීන් ලෙස හැඳුන්වේ.
 5. රෝගීන් සහ කම්ලින් රෝගීව සිටි අය රැකබලාගන්නේ
 6. ප්‍රජාව තුළ සේවය කරන දේ සිව්‍ය සුවකරන්නේ
 7. මතෙක් සමාජයීය රැකවරණය සහ සුඩායානය ගැන කටයුතු කරන රාජ්‍ය නොවන ආයතන
 8. ජාත්‍යන්තර සංවිධාන - විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය
-

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව තම මානසික සෞඛ්‍යය සහ යහැම්වනය පිළිබඳව සිතන ආකාරය සහ ගැටුමකින් සහ ව්‍යුහයකින් උද්දේශතවන ආතරිය පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව තොරතුරු TGH වැඩසටහන මගින් සිදුකර ඇති අධිස්‍යන සපයා දෙයි (විරක්කොඩ් සහ ප්‍රනාන්ද, 2009). ශ්‍රී ලංකාවේ පමණක් නොව සංස්කෘතික හා සමාජයීය වශයෙන් සමාන දකුණු ආසියානු අනෙකුත් රටවල ද සාර්ථකව ගොදුගත හැකි මානසික සෞඛ්‍යය සේවාවන් සඳහා ප්‍රජා සංවර්ධන ප්‍රවිෂ්ටියක්, අපගේ අධිස්‍යනවල භාවිත කළ තුම පෙන්වා දෙයි. ප්‍රංශ්‍ර සාස්කෘතික වශයෙන් යෝග්‍ය ප්‍රවිෂ්ටියක් සඳහා අපි විකිණෙක මත වැටෙන අදියර 3 ක් යෝග්‍ය කරමු. (i) සහනාතීන්ව පර්යේෂණ ක්‍රමවේද භාවිත කරම්න් ප්‍රජාව සමඟ සංවාදය හා අදහස් විමසීම, (ii) රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන අංශවල මානසික සෞඛ්‍යය සහ මතෙක් සමාජයීය සේවකයින්හි විවිධ වූ පුද්ගලයින්ගේ විනම් මතෙක්වෙදුන විශේෂයුදින්, හෙදියන්, උපදේශකවරුන්, සමාජ වැඩකරුවන්, ප්‍රජා සේවකයින් සහ ස්වේච්ඡා සේවකයින්ගේ හැකියා ගොඩනැගීම සහ (iii) මතුවෙම්න් පවතින ප්‍රජා මානසික සෞඛ්‍ය ක්‍රමය, වඩාත් ප්‍රංශ්‍ර ක්‍රම වන සමාජ සංවර්ධන සහ මහජන සෞඛ්‍යය, දේශීය වෙදුන වෘත්තීකයින්, සුවකරන්නන් සහ ආගමික

සංචිතයාන වැනි කුම සමග ඒකාබද්ධ කිරීම. මෙවන් ක්‍රියාවලියක් තුළින් වැඩි දියුණු කරගන්නා කුමයක නියම ස්වභාවය රඳා පවතින්නේ ප්‍රජාව විසින්ම හඳුනා ගනු ලබන ප්‍රමුඛතා සහ ප්‍රවීෂ්ට මතත් අදාළ ප්‍රජාව විසින් එය පිළිගනු ලැබේමත්, ඒ අනුව ඔවුන් දැකිනා විදියට ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරීමටත් ලැබෙන ඉඩ මත ය. මෙම ක්‍රියාවලිය ආගමික සංචිතයානයක් වැනි ප්‍රජා පහසුකමක් සමග බද්ධ කළහොත් අදාළ ප්‍රජාවට විහි ධර්මීයබව සහ හිමිකාරිත්වය තහවුරු වේ.

ආණිත ගුන්ප නාමාවලිය

- Fernando, S. (2009) 'Meanings and realities', in S. Fernando and F. Keating, F. (eds.) *Mental Health in a Multi-Ethnic Society. A Multi-disciplinary Handbook* second edition. London: Routledge pp. 13-26.
- Fernando, S. (2010) *Mental Health, Race and Culture*, third edition, Basingstoke: Palgrave.
- Ganesan, M. (2010) Presentation at Workshop at NIMH October 2010.
- Halliburton, M. (2004) 'Finding a fit: Psychiatric Pluralism in South India and its Implications for WHO Studies of Mental Disorder.' *Transcultural Psychiatry*, **41(1)**: 80-89.
- Kusumaratne, S. (2005) *Indigenous Medicine in Sri Lanka. A Sociological Analysis*. Nugegoda. Sri Lanka: Sarasavi Publishers.
- NICE (National Institute for Clinical Excellence) (2005) *Violence The short-term management of disturbed/violent behaviour in psychiatric in-patients settings and emergency departments*. Clinical Guidelines 25 London: NICE.
- Parry, L. (2010) Presentation at Workshop at NIMH October 2010.
- Perera, R. (2010) Presentation at Workshop at NIMH October 2010.
- Raguram, R., Venkateswaram, A., Ramakrishna, J. and Weiss, Mitchell G. (2002) 'Traditional community resources for mental health: a report of temple healing from India'. *British Medical Journal* **325**: 38-40
- Tilley, S. (1977) *The Mental Health Nurse: Views of Practice and Education* Oxford and London: Blackwell Science.
- Treacy, O. (2010) Presentation at Workshop at NIMH October 2010.

-
- Vogt, B. (2005) *Skill and Trust. The Tovil Healing Ritual of Sri Lanka as Culture-specific Psychotherapy* Amsterdam: VU University Press.
- Weerackody, C. and Fernando, S. (2009) *Mental Health and Wellbeing Experience of communities affected by conflict and 2004 tsunami in Sri Lanka* Colombo (Sri Lanka): PRDA and Oxfam
- Weerackody, C. (2010) Presentation at Workshop at NIMH October 2010.
- Welstand-Keryk, T. (2010) Presentation at Workshop at NIMH October 2010.

අමතරව පරිභෑලනය කළ යුතු මූලාශ්‍ය

- Barker, P. (2008) Psychiatric and Mental Health Nursing. The Craft of Caring, second edition. Oxford: Hodder Arnold
- Tilley, S. (1977) *The Mental Health Nurse: Views of Practice and Education* Oxford and London: Blackwell Science.
- Hough M. (1996) *Counselling Skills*, Harlow (UK): Longman.
- Egan G. (1994) *The Skilled Helper*. Salt Lake City (USA): Brooks/Cole